



# CANBERRA LANKAN

Community e-Journal



[www.aslaact.com](http://www.aslaact.com)

[canlankan1@gmail.com](mailto:canlankan1@gmail.com)

Volume - 7

First Issue

July 2019

## WORKING COMMITTEE

### CHAIRMAN

Charles Perera

### EDITORS

Sangita Ashok (English)  
Seevali Panagoda (Sinhala)

### TECHNICAL DESIGNER

Dr. Leonard Jayasinghe

### WEB MANAGER

Asela Abhayapala

### YOUTH CO-ORDINATOR

Natasha Perera

### COMMITTEE MEMBERS

ASLA President &  
ASLA Vice President

### INSIDE THIS ISSUE...

Editorial

Articles

Amusement Corner

Poetry Corner

Trivia Corner

Sports Corner

Another year is passing us by, well almost. I am reminded of the lines by Andrew Marvell from the poem 'To his coy mistress';

"Had we but world enough and time,  
This coyness, lady, were no crime"

Although the poem deals with a different theme of a lovelorn lover waiting patiently for the object of his affections to accept his proposal, the message in the poem is timeless. We are running out of time.

Not just you and I but the planet, mother earth is gasping for air in polluted cities, she is parched, and the rumbles of her discomfort are being felt in all parts of the world. There is a lot of work that is being done, but as we know it is not enough. Awareness is the key to building a healthier world to live in. In our own way, there is a lot that we as human beings can do to quell the disaster that is slowly looming on us especially if we don't want to end up in a world where water is to be more expensive than gold is!



But are we taking stock of ourselves, where we are in our lives. Are we learning to master the inner fire within ourselves to work with our energies or are we working against ourselves. Are we consciously using our wisdom in a way that best uses our abilities or are we just drifting in life, purposelessly propelling ourselves into meaningless lives? Another day, another dollar is the popular refrain – but is this all the greater purpose or is there no purpose but to live the life of the householder? Find solace in material comforts, tick off the next item in the supposedly long bucket list, and get busy in the busy ness of our lives so that we have no time to think except survive. To go from one task to the next, to seek validation from our peers and live an existence that is not meaningful.

Do we really question what inspires us? Except to perhaps listen to some vocal leader bang his fists on the pulpit, and follow him or her because being part of the herd forms an intrinsic part of our personality? Do we truly care about the world that we live in? Do we care about how we are adding

to the pollution, wasting our limited resources? Do we question our belief systems, or are we mere followers because that is

*Sangita Ashok*



Canberra Lankan is an e-journal published in English, Sinhala and Tamil. No material, including advertisements designed by Canberra Lankan may be reproduced in part or in whole without the written consent of the editor. Opinions carried in Canberra Lankan are those of the contributors and not necessarily endorsed by Canberra Lankan Editorial Committee.

All correspondence should be addressed to:  
Canberra Lankan;  
Phone: 0416 146 493  
Email: [canlankan1@gmail.com](mailto:canlankan1@gmail.com)  
Web: [www.aslaact.com](http://www.aslaact.com)

the easier path to follow? Do we care about what we are doing to people in the name of so-called justice, securing our borders? Would we give voice to the voiceless? Would we fight for the things that are right or are we merely caught up in semantics?

Is there any such thing that evokes a fire within us, sparks out the passion within us? Is there more to this life or are we searching meaninglessly for the next goal, the next milestone, the next planet – if we haven't made a mess of this planet already? Are we truly the 'master of my fate, the captain of my soul'?

The problem is that we human beings are seeking for happiness outside and beyond, seeking for all that glitters. We are not enough in ourselves; there is that endless sight in the horizon that we are aspiring towards. Until then we will never stay fulfilled. Leadership gurus are urging us to aim for the CEO position, follow and play the corporate game and one day be in the hot seat, compete, be the driver – taken in the right context, and mindfully this is positive but not otherwise.

We meet a lot of people at different stages in their career; sick, anxious, tired, and unhappy. Behind the glare of the computer screen, life is a blur of the rushed morning runs to evening returns, and getting ready for the next day. The only plus point is that this leaves little time to question what the purpose of life is. Instead we are able to portray our success to the outside world, what we consider to be our intrinsic

worth, our titles and position, and how well we played the game.

Speaking on behalf of women, I think that this generation is the luckiest generation of women by far. We have all the comforts, unbelievable avenues for entertainment, the best of everything at our finger tips. In most parts of the world women of this generation are empowered to an extent that was unimaginable in our lifetime. Women are on par with men – yes there is still the glass ceiling that women are unable to crack, and still there is economic inequity, but the freedom that women have earned over the centuries is worth considering.

I have had conversations with young women of this generation, and what surprises me is how young women are misconstruing the meaning of freedom. In my time, freedom had many dimensions to it. The freedom to think for oneself, to unshackle oneself from the burden of caste, creed, religion, the freedom to explore ones



uniqueness, just to go out into the world and be the kind of woman you admired. But now freedom appears to have acquired a limited meaning. Partly this is due to the disintegration of the joint family, the migration to cities, and to other countries, the influence of the internet, and the fact that there are so many apps for everything but so few conversations unlike our times. So many chores, so much of commuting, hours at work and study that now time is at a premium.

Freedom in the present social context therefore appears to centre on 'living together', going out drinking, dating ad nauseam, for some it means dressing in ways that defy decorum. Wither freedom? Is it because most battles have been won for women, and boredom has set in? I don't know but increasingly I feel isolated from the direction that women are choosing for themselves.

Our journey should be an inward journey. When we live in the outer, always competitive, always comparing, we surround

ourselves with such nonsense, and lack of clarity. Our lives become meaningless. We are caught up unfortunately in the next thing on the so called bucket list, in the desire to self-actualise to fit into the mould of society, constantly wanting and needing. We lose the spark of creativity, the thrill of living a life consciously with awareness.

What we need really is to be seeking passionately for that which makes us blossom like the lotus in the mud. We need to lift ourselves from the apathy of our existence, We need to be happy in our own company, find beauty in our inner selves, and peace in the journey that we undertake.

We need to look inside ourselves to understand the nonsense that we have surrounded ourselves. The meaningless meanings we give to our lives, the dehumanising of humanity in the name of race, religion, colour, caste and creed. Once we explore our inner dimensions we can be of service to humanity, and build a secure world for everyone.

Let us begin our inward journey of peace and love.



**Modern Australian Cuisine**

**Open 7 days for lunch**

**Lunch from 12.00 noon to 2.00**

**Dinner from 6.00 pm to 9pm**

**Contact: Mobile: 0432434085**

**e-mail: [rukman9@hotmail.com](mailto:rukman9@hotmail.com)**



## Inside this Issue...

### Editorial 1

### Articles 5

- Turtle Whisperer 5  
No another Massacre 9  
Good Bye My Love 10  
The Humble Chapati 12  
රෝල බසයෙන් ..14  
Feast of Our Lady of Madhu 20  
පුලි බිමොප 22  
අපි පල්ලි ගියා 27  
What Lies in the Stars 28

### Amusement Corner 31

- සුහද මිතුරෝ 31

### Poetry Corner 36

- Another Sky 36  
Upon Death 37  
මනරම් වින්ටරය 38  
කතවන් ගොයම 40

### Trivia Questions 41

- Jumble 41

### Sports Corner 43

- STDN 43

- ASLA Office Bearers 44

- ASLA ACT Response 45

### Feedback 49



## Did the Sri Lankan turtle whisperer receive a message from the deep days before the 2004 Tsunami?

*By Panduka Senanayake*



*Santha with Julia, the albino turtle*

It was Boxing Day 2004.

Santha Fernando, a 27 year old Sri Lankan operating a turtle hatchery at Kosgoda, south of Colombo, heard the sea water rushing through the bushes. He felt it swirl and froth around his feet and move up to his knees before receding.

Usually he would be on the beach about 300 metres away from the hatchery gathering moss to feed his turtles. That morning a sudden influx of visitors had

delayed him.

The sea retreated the way it came, past the coconut trees, bushes, fences and the houses adjacent to the beach.

'Strange' he thought of this unusual phenomena. It had never happened before.

Then he broke out in a cold sweat. He remembered a dream from about four days before.

Screaming at those around him to head to high ground, he warned of a big and more powerful wave that would return. Placing two rare albino turtles in a bucket, he raced them to safety in a two- storey building about a kilometre away.

Dashing back and grabbing his two children, he took them to safety in a temple on high ground, shouting all the way at people he met to head to safety on high ground.

What transpired when the second wave struck the coast with devastating effect is history. Its' victims are still remembered at memorials erected along the island's south western coast. Not very far from the hatchery, a roadside structure silently stands sentinel in Peraliya, in testimony to the world's largest single rail disaster when a train full of passengers was swept off the tracks with 1270 passengers by the raging sea waters that day.



*The memorial for the victims at Peraliya.  
One of several on the island's west coast*



*A mural detailing the tragedy*

The victims are remembered annually on Boxing day. A train will stop at Peraliya at the time the disaster occurred. The driver and train occupants and villagers will participate in a simple ceremony before boarding the train to resume the journey.

Santha, like most affected by the Tsunami, has moved on but is thoughtful when mentioning his sister and grandparents whom he lost to the sea that day.

The hatchery has been rebuilt and is popular among visitors and he gets turtle lovers-cum-conservationists who visit him from abroad to work as volunteers and learn about these long-lived creatures from the sea. Sri Lanka is visited by five of the seven types of turtles Santha explains and points out the mounds of sand where he has tagged the eggs of different breeds with their eggs ranging in size from ping-pong balls to tennis balls.

### ***How?***

He became aware of such an occurrence four days before he explained.

His love for all sentient beings is displayed when he uses a stick to gently move a black scorpion in his path to safety from being trampled on or from stinging visitors.

In several sea water tanks turtles of different ages and sizes from hatchlings to near cart wheel size swim about. "Josephine" who is handicapped due to blindness and a 50 year old mama who has a deep gash on a flipper, caused by a fishing net making her spend the last 10 years in the hatchery, "Natalia " and "Sabrina", respond to Santha's call to come close to the visitors. He truly seems to be a turtle whisperer.

Now 41, it was not his knowledge of the Leatherbacks, Green turtles, Hawks Bills, Loggerheads or the Olive Ridley's that made the author pick up his ears. It was his mention of having previous knowledge of the Tsunami.

"I saw it in a dream," he said.

"I saw the sea rushing in, sweeping away houses, animals and people and causing destruction," he said. He dismissed it merely as a dream because he was totally unaware of such a thing happening Santha said.

However, when the sea water swirled around his knees and receded that morning, he remembered the dream. He felt it was coming true and that a second more destructive wave would follow. Hence he had shouted warnings to the others.

It was pure instinct that led to removing the turtles first before his children, explained Santha. Engaged in rescuing and caring for turtles from the age of nine years, it was more a reflex action, "having spent so much time with them," he said.

*Many ancient myths abound around the world of turtles and tortoises immortalized through time in carvings, cave paintings and totem poles. In Greek mythology, the messenger of the Gods, Hermes who was fond of the creatures is said to have made his lyre from a tortoise shell.*

So, was the dream a warning from the deep or a message subconsciously intercepted by him due to his love and longstanding association with turtles? Santha does not claim to know.

His love for turtles was inherited from his father, 68 year old Amarasena Fernando, who could be said to be perhaps the first Sri Lankan 'turtle' warrior to engage in rescuing turtles and recovering their eggs from being devoured by humans.

Words of an elderly stranger on the Negombo beach to a youthful Amarasena had started him off on the crusade long years ago. Amarasena had followed his advice that turtles, some with a lifespan of about 300 years should be respected and protected instead of being killed for consumption in the foolish belief of attaining longevity.

Amarasena had started by purchasing turtle eggs at a premium price from people who dug them from the beach to be sold at the market. They were buried in the sand in his garden until the eggs hatched. The tiny hatchlings at the appropriate time would be then freed into the sea at night. He recounted with glee how he rescued about five large turtles by puncturing the wheels of a truck that had been stuck in the sand while transporting the turtles for slaughter.

When the driver of the immobilized truck went for help, young Amarasena had released the turtles.

Amarasena had moved to Kosgoda and pioneered the turtle hatchery in 1960. With not much garden space, Turtle eggs were buried in the sand in his kitchen till the hatchlings emerged. Sometimes Santha and his siblings who slept on the floor would be awakened by tiny baby turtles crawling onto their mats at night.

Santha continues his father's work of buying turtle eggs at a premium, safeguarding them until hatched and releasing the babies into the sea.

Today, Santha has about 400 turtles in his hatchery in various stages of growing up. He keeps about 20 large grown up turtles in tanks. Of them five are handicapped with some being blind and some disabled due to injuries. The rest would be kept for about five years to be released in order to ensure that they would not become victims to predators who pick on most of the baby turtles that annually make their way into the sea. It is estimated that only about one in a 1000 hatchlings survive up to adulthood.

The love for turtles stopped Santha's schooling at an early age but not his education. He rattles off information about the different types of turtles, their average lifespan, food and their predators and dangers all turtles face from fishing nets to plastic bags.

Starting from an enclosure containing mounds of tabulated sand covered eggs, visitors are taken around several tanks of sea water which are home to turtles in various stages of growth. Santha appears to know them individually as he explains about them.

"I check the individual hatchlings before releasing them into the sea. There are some who are blind and handicapped. I keep them in a separate tank to care for them," he explains.

Santha stops and calls out names at each tank and the turtles respond and swim up to him. Most are named after European visitors, who have donated money for the upkeep of the hatchery. There is Kara King and Jane of England. There is "Julia", an albino which featured in a 'turtlenapping' by an unscrupulous man attracted by a large sum of money from a foreigner.

Santha does not encourage touching the turtles. Visitors may be carrying viruses harmful to his charges. Skin products they use can also harm the delicate turtles, he explains. However, there is an exception. "You may try to touch this one".

"It bites," he warns and inserts his hand into the water only to quickly pull it out as the turtle lunges and snaps. "It has a temper, and fights with others," he says.

Other tanks are home to a large blind one and another, to one who had a flipper injured by a fishing net.

The injured and the blind are cared for and will not be released into the sea as Santha fears they would become victims to predators.

Santha hopes to someday build a turtle hospital in an adjacent block of land. But at the moment it seems a distant dream. For the land alone would cost a massive Rs.30 million.

Meanwhile Amarasena, who had worked under famed Sri Lankan Scientist, the late Cyril Ponnampereuma has his own theory about the Tsunami. It was a case of the alignment of the moon and several stars in the solar system that caused a massive gravitational pull on the earth which led to it he claims. Stating that warnings of a major catastrophe (not specifically a Tsunami) provided to the media by him about three months prior to the event were disregarded. He predicts another major disaster in 2030.

(Story and Pictures by Panduka Senanayake)



# We don't want to see another massacre on earth which happened in Sri Lanka on Easter Sunday

**T**he massacre which happened in Sri Lanka is not uncommon to us and it was a repetition of past events. Religious massacres have happened right throughout from the very beginning of the human civilisations. These sorts of massacres are happening because each of these religious cults believe their religion is better than other religions and only their religion can get souls to Heaven or Nirvana. For example, bellum sacrum (religious wars or holy wars). The top religious wars in the history were, **Israel vs Canaan** (twelve spies were sent by Moses to Canaan to measure the size of their enemies). **Muslim Conquests** (In 624 A.D., Prophet Muhammad was the leader of about 300 warriors that attacked a Meccan merchant caravan at Badr). **The Crusades** (in 1095 A.D., the Catholic Church originated the First Crusade). **Children's Crusade** (this was not as success. European Christians tried to recapture the Holy Land from the Muslims in 1212), **Buddhist Uprising** (in 1966 there was a civil and military unrest in South Vietnam). **Second War of Kappel** (the Muslims, the Sunnis and the Shiites in 1975 had a war for government control of Lebanon and it lasted for 15 years). **French Wars of Religion** (between 1562 A.D. and 1598 A.D. between French Catholics and Protestants).

## Hemraj Fernando

We cannot isolate any religion which did not massacre followers of other religions. All religions are responsible for the bloodshed of innocent people. Because of fear to die and promises of benefits after you die it is very easy for these religions to brainwash and convert people to their religions. Almost all religions preach in different ways what happens to the soul or the energy source after their death. So, people are even prepared to donate their wealth to these religious organisations hoping their souls would be taken to Heaven or Nirvana. These sorts of 'bribes' goes from poorhouse to even mansions which are millions and millions of dollars' worth.

Yet no religion preaches why human souls evolved on this earth or why God created humans on earth. Why weren't the human souls evolved or created in Heaven or Nirvana at the very beginning rather than they were evolved or created on Earth? Every story of God centred religion starts from the beginning of the creation of man. No religion can tell why God created humans of earth or why humans were evolved.

Reincarnation of Human life may be true, and no one knows how reincarnation happens. Some says it's God who handles this process and others think Karma is responsible for this process. If that is true, what Karma made first human to born on this earth?

I was born to one religion and I found that there are heaps of non-factual information to brainwash me in order to make me devoted to that religion. Then I studied many other religions and I found the same sort of non-factual information in different forms also exist in those religions. As a result, I started preaching my children about the religion of universal Love.

If you follow the religion of universal love then you won't discriminate or hate anyone based on their religion, race or culture. All are considered as brothers and sisters. This way we can eliminate the unfortunate events happened in Sri Lanka on Easter Sunday.

There are no problems if someone is religious. However, he/she has to eliminate the policies of some

of the people in their religion that says to harm the people in other religions. Instead, a noble being should embrace the core doctrine of their religion. Core doctrines of all religions ask people to do only good to others.



# Good Bye My Love . . . - J. S Swaradeva

It was a very cold autumn morning in Australia. I could hear birds chirping and the sun was shining. I was very excited as it was the first day of my preschool.

My mother dressed me in a long-sleeved shirt, matching pants and a jumper. The brand new school bag was very beautiful and stylish and I wanted to carry it like a big boy to the school.

My mother instructed me how to eat my lunch and described to me what was in the lunch box plus she told me that there was a bottle of water and a handkerchief in my new school bag.

My mother seated me on the child car seat in the rear row of seats of our car and fastened me with the seatbelt.

In 10 minutes we were at the preschool. We got off the car and walked to the school but the environment was very unfamiliar to me. It was very different to my home environment. Little kids and teachers were there.

All of a sudden I felt uneasy. "How would I fit in to this different environment?" I started crying, "mmm mmmm mmm".

My mother came to me and hugged me and said "Goodbye my love. Be courageous and be happy. You'll be alright", she whispered.

It was a surprise. After hearing these words, my anxiety was gone and I was feeling happy and wanted to be with the new kids and in a flash, I ran to the classroom.

The day was very good. I was enjoying with kids. However, sometimes I felt lonely and remembered my mother and our house. Then I remembered her words, "be courageous, be happy." So then I became normal

and started playing with kids and listening to the teachers.

When my mother came back to pick me up, she asked "how was your day?" I was proud to tell her that I had enjoyed a lot with the new kids and the teachers.

The days, months and years went by and I was doing a job then. I was happy at home looking after my mother. I used to enjoy with my mother keeping her company whenever possible.

They were my happy days. How fast the time passed! Gradually, my mother became old and weak. To make matters worse, she was diagnosed with Alzheimer's disease one day. Sometimes she could not remember the things in the past and even did not remember me!

However, I was coping with her and was looking after her very well. Then there was a time that I could not look after her very



well amongst my other work commitments as she became weaker and weaker.

I took her to a nursing home to give her the best care with modern medical facilities. Looking at the different environment I saw my mother felt uneasy but that she could not convert those feelings into words.

Then I remembered how my mother treated me when I was going to a different environment in my childhood.

I hugged my mother and said “Goodbye my love, take care. Be happy, be courageous.”

What a surprise! my mother suddenly remembered me and held my arms and hugged me and said “goodbye my love, go home and be happy.”

After finishing the story at the sermon on the Pentecost feast on the 9th of June 2019, the parish Father went on to say, what Jesus said to his apostles, “I may go from you but my Father will send you an advocate to live with you throughout your whole life”.

“The Holy Spirit gives seven gifts and one of them is courage. When I was an assistant priest in India at the mass or any other place, the people there were in the same culture as mine. They were talking the same language and they were acting the same way but when I came to Australia I saw the culture here was very different than that in India; actually it’s not only one culture but multicultural. I’m very happy to be in a multicultural society so that I can get to know many people and gain many experiences. The Holy Spirit gives us courage and ability to understand each other’s language irrespective of their culture or where they are coming from”.



## Sri Lankan Radio Program in Canberra

Now you have the chance to listen to  
Sri Lankan news, music and features  
on

**CMSRadio FM91.1**

**(Saturday 7.00 to 8.00 pm)**

*Sinhala program* by Hemantha Nanayakkara


*English program* by Ranusha Nanayakkara



I grew up eating chapatis in my home. Round, soft, bathed in golden ghee. Growing up the thought never crossed my mind that one day I would have to endure a long, hard won battle to master the art of making one! I remember eating hot chapatis, seated on the 'hiramani' in a very basic kitchen at home. This chapatti had one accompaniment in the form of a lentil curry or a potato (the humble 'aloo') when served in my home.

Sri Lankan homes around me feasted on 'kiribath', string hoppers, 'kola kenda' and even rice and curry for breakfast just to mention a few. Lunch included a rice and curry ensemble which included meats of every kind, fish, vegetables, *malluns*, coconut sambol cooked in the typical Sri Lankan style. For dinner there were many options like hoppers, string hoppers, *kottu*, not to mention the humble rice and curry.

But in my home, the chapati ruled the roost. When my mother was in a good mood, we had chapati filled with every conceivable vegetable in it. We had these in the form of aloo ka *parantha* which was mashed potatoes that had been spiced, *gobi parantha* (cabbage that had been cooked, spiced and softened) *paranthas* filled with radish that had been finely grated, or even *paranthas* with lentils inside. A *parantha*



was a variation of your typical chapatti in that it was swirled generously with dollops of ghee, and was a meal in itself. The filling would be placed in a little piece of dough that had been rolled out. Then another little piece of dough would cover the filling as if to hide a delicious secret. Then the two pieces of dough would be rolled out together into a standard size *parantha*. Mountains of ghee would be added into the dough while it was being kneaded, and then more liquid gold would be added onto the griddle on which it was cooked known as the 'tawa' on which the *parantha* was cooked, and finally on the *parantha* itself when

it was cooked to perfection. I remember my father walking in home his hands full of heavy bags of atta flour and ghee that he mostly loved.

All in all the *parantha* was a delicious mix of potato, or radish or cabbage or any vegetable that had been cooked and made into a soft consistency, with the wholemeal flour, topped with ghee that the rishis of India swore by! I don't remember eating much rice and curry except when our 'amme' came to help my mother with her daily chores. If she came, we came home to rice, fish curry, 'mallun' and vegetables all cooked in delicious coconut milk. On these days, my mother would make the Indian rice pudding '*kheer*' topped with cashews and raisins.

But back to the humble chapati...As I grew up and left home for Lusaka I regret to say that I had zero cooking skills under my belt. Having married within six months of leaving my beloved country, I now had to run a home, which included the responsibility of managing the kitchen! Luckily for me, I had a 'house boy' as they were called in Zambia, and even luckier was the fact that he had been trained by a Sri Lankan lady to make pittu, string hoppers, curries, and the typical '*kattarika*'. So I had someone from whom I could learn the tricks of the culinary trade. And what a journey it was much to my amazement.

I fell flat trying to make noodles that stuck together defiantly until I learnt that I had to tip in a teaspoon or so of vegetable oil (olive oil had not made such a comeback then!). I could not understand why the string

hopper resisted my attempt to swirl it into a neat circular dough. The pittu crumbled under my gaze. The curries emerged dry, with shades of sinister curry powder on them, silently challenging.

I slowly mastered the art of cooking curries while becoming a full-time mother to a gorgeously, cute baby girl who filled my lonely days with so much of happiness and joy. Days passed by into years. I saw very little of both my parents, and in some ways tried to erase memories because it hurt that I was far away from them. I had stopped speaking Hindi – I had spoken Hindi with my parents back in my home in Sri Lanka; mostly with my mother. I had stopped speaking Sinhala as there were not many Sinhala speaking people that we knew in Lusaka then, and time flew with a baby, a part-time job and learning first-hand what it was to juggle life like a circus clown without a close

network of friends and family, in a home away from home.

But I was learning how to make 'iddli' and 'thosai' – learning to make the batter, and how to swirl the thosai to a crispy finale, and the iddlis to steam to perfection. Making it like a pro and feeding my new Sinhalese friends who loved this delicious food from South India, and North of Sri Lanka. By this time, I was in Swaziland, and a second time mother to the most gorgeous newborn I had ever held in my arms. A replica of his sister, there was something calm about this cute son who had entered my life; something infinitely tender and humane in this child of mine as I was slowly to discover.

As my kids grew up as was destined for us to start life in Melbourne, life turned topsy turvy, and there was no time to venture into time-consuming cooking. Food was basic – chicken curry took pride of place for my kids, lentils for me, vegetables thrown in, and a light salad with rice. Amid working full-time, studying part-time, navigating the roads of Melbourne and life in a strange land, two kids in tow – swimming classes (getting into the pool every week with my toddler son for his class and even for my daughter), sitting through *bharatha natyam* classes, rekindling my desire to learn Hindi through taking my daughter for weekly Hindi lessons, I had precious little time to dedicate to any fancy cooking, except bake cakes surreptitiously for surprise birthday parties for these two little people in my life, who had stolen my heart.

But at the back of my mind, the nostalgia for the humble chapati gnawed inside me. All I could suggest as an alternative to home

cooking when I was tired was eating at an Indian restaurant much to the dismay of my children. To eat a chapatti took me back to my seat on the 'hiramani' where I hummed *Lata Mangeshkar's* songs and asked my mother the meaning of the Hindi songs that I sang. Memories of my father talking to us about his day, the highlights of days he spent in the midst of interesting cases, the news of the day, his philosophical musings, and the sight of my mother bustling around giving us chapatis that blossomed on top of the tawa.

When I visited India much later with my son and stayed with my cousins, I watched with disbelief at the sight of the chapati being cooked first on the 'tawa', turned around with tongs and then chucked almost unconcerned on the top of the open fire to darken and rise up, round and ripe. The men of the Indian homes mostly ate these ripened chapatis. If for some reason the chapati refused to blossom at the altar of the tawa, it did not make it to the fine dining list. Instead, the lady of the home, or the maid was privy to the ungracious chapati. To me the chapati that had blossomed or the non-blossomed one tasted the same – I melted in that moment. But for the rest, there was innate snobbery at the humble chapati that had refused to ripen.

After I returned to Canberra, I then ventured on a culinary journey that took me on a long, winding road. Should I use cold water or warm, should I mix salt in the dough, should I let the dough stand, what temperature, how should I roll the dough? I was in a maze. The dough nonchalantly left my hands unmoulded into the beloved round shape. Instead, I managed to make the maps of most countries with the dough. Okay I thought I will

keep practising on getting a round shape, surely it will not elude me for long? What really mattered is that the chapati should rise on the flame, and feel soft to touch and to taste. So I turned my back on getting the perfect shape – after all a chapati cutter could do that? But when the dough refused to rise, but burnt or blackened or went hard to my gentle coaxing of it on the flame, I was in the throes of passionate grief. That's when I realised the strength behind that humble chapati.

Undeterred, I rolled mountains of dough until I masterfully swung each ball of dough in the palm of my hand and rolled it to perfection. Now I learnt to coax the dough on the right temperature until the top side cooked, flipped it to perfection, and then poured little butter on it (not ghee) to make it a melt in the moment experience.

In my culinary journey, nothing has been harder than mastering the art of making a humble chapati. I liken the making a chapati to life itself. Be gentle with it, coax it to achieve the texture and colour that best suits you, and let it blossom under your appreciative gaze as it rises and falls in undulating, sinuous motion. There is no room for imperfection, or hesitation in your actions. You get what you give.





රේල්  
බසයෙන්  
ගොස් හමුවූ  
සුරංගනාවිය

මා කුඩා කාලයේ දී ම විද්‍යා ශිෂ්‍යත්වයක් ලබා කරන්නේදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියෙමි. වසර ගණනාවක් තේවාසිකාගාරයේ සිටි මා සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු තේවාසිකාගාරයෙන් ඉවත් වී කුමාරකන්දේ පිහිටි අප නිවසේ සිට පාසල කරා දිනපතා ගියේ බස් රථයෙනි. මේ අතර මා මිත්‍රයෙකු පැවසුවේ කුමාරකන්දේ සිට අම්බන්ගොඩ දක්වා රේල් බසයෙන් යාම ලාභදායක බව ය. කුමාරකන්දේ රේල් ගේට්ටුව අසල රේල් බසය නවත්වන නමුත් ටිකටි ගත යුත්තේ රේල් බසය තුළ සිටින ටිකටි දෙන නිලධාරියාගෙන් ය.

එදින උදේ පාන්දරින් පාසල් යාම සඳහා පළමු වරට කුමාරකන්ද රේල් ගේට්ටුව ළඟ නතර කරන ලද රේල් බසයේ ඉදිරි මැදුරට ගොඩ වැදුණෙමි. ටිකටි පත සඳහා අවශ්‍ය මුදල ද අත තබාගෙන ටිකටි දීම සඳහා නිලධාරියා එන තුරු බොහෝ වේලා බලා සිටියෙමි. නමුත් ඉදිරි මැදිරියේ ටිකටි දෙන්නෙකු පැමිණියේ නැත. මේ වන විට හික්කඩුව දුම්රිය ස්ථානය ද පසු වී රේල් බසය අම්බන්ගොඩට පැමිණෙමින් තිබුණි. ටිකටි පතක් නොමැතිව අම්බන්ගොඩ දුම්රියපොලින් පිටතට පැමිණිය නොහැකි වන

- හැරිටස් වරුසවිතාන ගුරීන්

නිසා මම මැදිරියේ විකට් දෙන තැනැත්තා සොයමින් ඉදිරියට ගියෙමි. මොහොතකින් නිළ ඇඳුම් ඇඳගත් නිලධාරීන් කීපදෙනෙකුම පැමිණ මගෙන් විකට් පත ඉල්ලා සිටින ලදී. මම සිදුවන්නේ කුමක්දැයි එකවර ම සිතාගත නොහැකි ව අතේ තිබූ මුදල ඉදිරිපත් කොට විකට් පතක් ඉල්ලා සිටියෙමි.

මේ අවස්ථාවේ එක් නිලධාරියෙකු මගේ පොත්මිටිය සහිත අත දඬු අඬුවකින් මෙන් තරයේ අල්වාගෙන "හැමදාම හොර මැරකම් කරන්න බෑ. අද තමයි කොල්ලා හොඳ පාඩමක් ඉගෙන ගන්නේ." යනුවෙන් ඉතා අපහාසාත්මක බස් කියමින් මා සතෙකු මෙන් ඇඳගෙන ගොස් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතියේ කාර්යාලයට භාර දෙන ලදී. එහි දී මම හැකි පමණ බැහැපත් වෙමින්, හඬමින් සත්‍ය සිද්ධිය ඔවුනට පැවසුවෙමි. නමුත් කිසිවෙකු මගේ කීම පිළිගත්තේ නැත. මේ වන විට දුම්රියේ පැමිණි පිරිස මා හඬමින් සිටින දෙස බලමින් නොයෙකුත් උපහාසාත්මක කතා කියමින් ගිත අතර මා රජයේ ශිෂ්‍යත්වලාභියෙකු බව දැනගත් එක් පුද්ගලයෙකු, "තමුසෙගෙ ශිෂ්‍යත්වෙන් අදින් පස්සේ පොලිසියට ගෙන ගියහම ඉවරයි කියලා රවාගෙන ගිය හැටි හොඳට මතක ය.

මේ අතර කොණ්ඩය කෙටියට කැපු එක් තරුණ ගැහැණු ළමයෙකු පොත් මිටියක් හා අත් බැගයක් සහිතව, මා පසුකර ඉදිරියට යන අතර කාමරය තුළ වැලපෙමින් සිටින මා වෙත එබිකම් කර බලා දුම්රිය ස්ථානාධිපතියගෙන් මේ ළමයා හඬන්නේ ඇයි දැයි ඇසුවාය.

"විකට් නැකුව කෝච්චියෙ ගිහිල්ලා අල්ලගත් පල් හොරෙක් මිස්" ස්ථානාධිපතියගේ කීම අනුව ඇය තරුණ

තරුණ පාසල් ගුරුවරියන් බව හැඟුණි. මේ කොලුවාට ගාල්ලේ සිට අම්බලන්ගොඩ දක්වා රේල් ගාස්තුව මෙන් දෙගුණයක් හා රුපියල් දහයක දඩයක් ගෙවන්න ඕන. ඒකා ළඟ සත ගාණයි තියෙන්නේ ඉතින් අපි පොලීසියට භාර දෙනවා.

ඇත්තෙන් ම 1950 දශකය වන විට රුපියල් දහයක් යනු විශාල මුදලකි. තරුණ ගුරුවරිය මා දෙස ආදරයෙන් බලා සිටියා මිස මගෙන් සිද්ධිය පිළිබඳව කිසිවක් නොවිමසුවා ය. ඇය එකවරම තම අත් බෑගය හැර මුදල් ගෙන දුම්රිය ස්ථානාධිපතිට ගෙවා මොහොතකින් පිටව ගියා ය. මට නිදහස ලැබුණි. ස්තූති කිරීමට හෝ දණගසා වැදීමට ඇය සොයන විට ඇය අසලකවත් නොවී ය.

මම එදා තරමක පරක්කු වී පාසල වෙත ගියෙමි. මම සති ගණනක් මාස ගණනක් මේ දෙව් දුවත් වැනි තරුණිය සොයා අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල රැක සිටි වාර අනන්ත ය. මාස කිහිපයකට පසුව මට දූනගන්නට ලැබුණේ ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉතා ධනවත් පවුලක තරුණියක් බවත් ළඟ දී ගුරු පත්වීමක් ලැබුණ බවත්, තම නිවසේ සිට රේල් පාර දිගේ පැමිණ දුම්රිය වේදිකාවට ගොඩ වී පාසල වෙත යන බවත් ය. ඇය මට එදායින් පසු කිසිදාක දකින්නට නොලැබුණේ මෙම සිද්ධිය වී සති කීපයකින් ඇය ව ඉතා තද බල අසනීපයක් සෑදී එයින් ම මියගොස් ඇති නිසාවෙනි. එම සුරංගනාවිය තවමත් සංසාරේ සිටි නම් දිව්‍ය විමානේ සිටින ඇයට මම පිං අනුමෝදන් කරමි.

මේ සත්‍ය කථාව පාඨක ඔබට ඉදිරිපත් කළේ තරුණ දු පුතුන්ට මෙයින් ගත හැකි පාඩම් ගණනාවක් ම ඒ තුළ අන්තර්ගත වී ඇති නිසා ය.





**iRadio Ceylon**  
 The heartbeat of Sinhala Music In Sydney  
 24 hours a day 7 days a week



**www.iradioceylon.com**  
 Broadcast from  
 Sydney to the world...  
 Sinhala Songs, Comedy,  
 Interviews and News...



An interesting mix of  
 especially selected for  
 expatriate Sri Lankans...

Try this link **www.iradioceylon.com**



For more information email to  
**cfonseka@gmail.com**

**“සිව්නි රන තැය”**  
 සෑම ඉරිදුවකම දිනවල 12.00 සිට 1.00 දක්වා...

Creativevoice 04122 328 902

පළමුවැන්න නම් අපට උපකාරයක් කිරීමට අවස්ථාවක් පැමිණි විට සමාජ ප්‍රතිචාරය කුමක් වුවත් එය කරුණා මෙකුය පෙර දැරිව වහාම කරනවා මිස, තර්ක විතර්ක කරමින්, ප්‍රචාරය කරමින්, උපකාර ලබන්නා හෙමිබන් කරමින්, අනන්ත අප්‍රමාණ ප්‍රශ්න කරමින් එය නොකළ යුතු බව ය. උපකාර කළ පසු ස්තුති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් නොසිටීම අතින් උදාර ගුණයකි. මට උදව් කළ, මගේ ජීවිතයම ආලෝකමත් කළ ඒ සුරඟන මා ඇත්තට ම වංචාවක්, හොරකමක් කළ දරුවෙකු ද, අහිංසක දරුවෙකු ද යන්න දැන නොසිටියා ය. මගෙන් ප්‍රශ්න කරමින් හෝ වෙනත් ක්‍රමයකින් එය දැනගැනීමට ද ඇයට අවශ්‍යතාවයක් නොවීය.

උදාර ගුණය යනු එයයි. ඇයට අවශ්‍ය වූයේ විශාල කරුණාවකින් හා දයාවකින් මේ අඩා වැලපෙන දරුවා නිදහස් කිරීම පමණි.

දෙවැනි කරුණ නම් තමාට උදව් කිරීමට හැකි කමක් නැති කමින් මා දෙස බලමින් පිටව ගිය බොහෝ දෙනා වචනයෙන් හෝ මට හිංසාවක් කරමින් නිකරුණේ පවු රැස් කර ගත්තෝ ය. මගේ රජයේ ශිෂ්‍යත්වය පවා නැතිවෙන බව පවසමින් මා කම්පනයට පත් කරන වචන කියමින් ගිය පුද්ගලයා නිකරුණේ මහා අකුසල් ගොඩක් රැස් කරගන්නා ලදී.

අපේ තරුණ දූ පුතුනට මේ ඇසුරෙන් තවත් දේ උගත හැකියි. යම් පුද්ගලයෙකු ඔබ විසින් වරදකරුවෙකු හැටියට තීරණය කිරීමේ දී ඉතා ප්‍රවේසම් විය යුතු ය. කෙතරම් සාක්ෂි තිබුණත්, ඒවා ඔප්පු වුණත් සමහරවිට ඔබ විසින් වරදකරුවා කරන්නේ සත්‍යවාදී අහිංසකයෙකු විය හැකි ය. මා හිතවත් ලෝකප්‍රකට විනිශ්චයකරුවෙකු හා නීතීඥවරයෙකුට මේ සිදුවීම

ගැන කීයු දිනක දී මා සමග පැවසුවේ ලෝකයේ ඵල්පුම් ගසට හිය සමහර දෙනා අහිංසකයන් බව පසුව ඔප්පු වූ බවය.

මේ කීසා අපි කෙනෙකු ගැන සිද්ධියක් ගැන ඉක්මන් තීරණය නොගෙන, බුද්ධරජාණන්වහන්සේ විසින් අපට පෙන්වා වදාල කරුණාව, මෙමත්‍රිය උපේක්‍ෂාව ආදී ගුණ ධර්මවල පිහිටා ඒ තැනැත්තා හෝ සිද්ධිය දෙසා බැලීම අද පටන් පුරුදු වෙමු. අපි අනුන්ගේ වැරදි අඩු පාඩු නොසෙවීමටත් අපේ අතින් සිදු විය හැකි වැරදිවලින් පමණක් වැළකීමටත් පුරුදු වීමට ඉටා ගනිමු.

# Spice Corner

## SPICE AND GROCERY STORE

Open  
7 Days

YOUR PARTNER IN THE KITCHEN  
ඔබේ මුළුතැන්ගෙටි සහකරු  
නිඤ්ඤය ආදායමට සහාය  
උරුමයේ සහායකරු පවුලක

Offers  
Canberra's  
Best Prices



8/67, Townshend Street, Phillip 2606 Phone: 02 - 6162 - 1434  
(Corner of Townshend Street & Bellona Court)

# FEAST OF OUR LADY OF MADHU CELEBRATED AT THE SHRINE OF OUR LADY OF MERCY, PENROSE PARK BERRIMA NSW

The Shrine of Our Lady of Madhu in the district of Mannar, Sri Lanka is a popular place of worship which is devoted to Mother Mary. Tamil and Sinhala Catholics including devotees from other faiths show a special devotion to Our Lady of Madhu with a very high belief and regard for Mother Mary's interventions at their times of need.

In July 2017, a chapel identical to the church in Madhu was consecrated at the Shrine of Our Lady of Mercy in Berrima, New South Wales. Since then, Sri Lankan Catholics domiciled in Australia, specially, those Catholics living in New South Wales, Victoria and the Australian Capital Territory have been fortunate to be able to celebrate the Feast of Our Lady of Madhu annually. This year too, on July 07 the Feast was celebrated with the attendance of nearly one thousand devotees from all communities from Canberra, Victoria and Sydney. The chief celebrant of the festive high Mass was Rt. Rev. Emmanuel Fernando, Bishop of Mannar



*Our Lady of Madhu Church Mannar, Sri Lanka*

who is also, the custodian of the Our Lady of Madhu Church in Sri Lanka. Holy Mass was concelebrated by Rev. Fr. Hilarion Fernando, Rev. Fr. Basti Jayantha, Rev. Fr. Ruwan Premaraja and Rev. Fr. Neil Bulathsinalage, Sri Lankan Priests resident in Australia.

Celebrations commenced with the Rosary, followed by Holy Mass. The most notable aspect of the celebrations was that English, Sinhala and Tamil languages were used for all veneration including hymns enabling devotees from all communities to feel part of the celebrations. The Chief celebrant, His Lordship the Bishop made his homily also in all three languages. In his Homily, His Lordship expressed how happy he was to see Sri Lankans united at the feet of Mary, Our Lady of Madhu and stressed the importance of being united, as one family. Rev. Fr. Damian Mosakowski, Prior and rector of the



*His Lordship delivering his homily*

Shrine of Our Lady Mercy joined the celebrations and delivered the vote of thanks on behalf of the Community of Pauline Fathers. In his address Fr. Damian noted that hearing celebrations in three languages reminded him of Pentecost the day on which the congregation was able to speak in different tongues.

## Professor Stephen Muller



Acting Sri Lankan High Commissioner, Mr. Senerath Dissanayake and Mr. Dharmapala Weerakkody attended the celebrations. Highlight of the days celebrations was the community lunch which all enjoyed.



*Offertory Procession*



"ඇයි ඔයාල එව්වර ලස්සන රටක් දාල මෙහෙ ආවේ?" ඇය ලංකාවට ගිහින් ඇවිත් අපෙන් අහපු මුල්ම ප්‍රශ්නය.

ලංකාවට බෙහෙවින්ම ආදරය කළ, උදව් උපකාර කළ ඇය වෙනුවෙනුයි මේ සටහන.

ජුලි බිෂොප් මහත්මිය වෙනුවෙන් මම නියත්න පෙරුම් පුර පුර හිටියෙ මෙවැනි සටහනක් නොවෙයි. අප පුර්වතා කරමින් හිටියෙ ඇය දවසක මේ රටේ අගමැතිනිය ලෙස දකින්න. රටේ කැබිනට්ටුව, අගමැතිගේ කාර්ය භාරය, භාණ්ඩාගාරය වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රියාත්මක වන අන්දම වාසා මුදල් ඇමති හා වාසා විදේශ ඇමතිනිය ලෙස සිටියදීමයි ඇය ඉගෙන ගත්තේ. එත් අවාසනාවන්ත විදියට දේශපාලනයෙන් සමු ගන්න ඇයට සිදුවුනා. දේශපාලනය කියන්නේ ඉතා දරුණු ක්‍රීඩාවක්, විශේෂයෙන්ම ගැහැනියකට. ජුලි බිෂොප් මහත්මිය ගේ දේශපාලන ජීවිතය දිනා පසුගිය අවුරුදු 11 පුරාවට බලා සිටි මට ඇය ගැන දැනුවත් වූ දේ මෙලෙස සටහන් කරන්නේ, මෙරට දේශපාලනයේ ජුලියා ගිලාඩ් හිටපු අගමැතිනියට පසුව බිහිවූ තවත් අහිමානවත් කාර්තෘවක් පිළිබඳව එතුමියට (ජුලි බිෂොප්) උපහාරයක් ලෙස. ඒ වගේම සියලුම කාර්තෘවන්ට ආදර්ශයමත් වර්ත කතාවක් විදියට.



1956 ජුලි 17 දා දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර Lobethal ගම්මානයේ උපත ලත් ඇය හැදුනේ වැදුනේ වෙර් හා ඇපල් වතු ඇසුර ලබමින්. හතර දෙනකුගෙන් යුතු පවුලේ තුන්වැනියා වුනු ඇයට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙකුත් බාල සොහොයුරෙකුත් සිටියා. ඇයගේ පියා යුද්ධයට ගොස් පැමිණි සොල්දාදුවෙක්. මව බැටළුවන් හා වීචි ගොවිතැන් රැක බලා ගනිමිනුයි හිටියේ. එත් ඇයගේ මව තම පියා අනුවම ප්‍රාදේශීය දේශපාලනයේ ක්‍රියාකාරිනියක් වුනා. ජුලිගේ සියා දකුණු ඕස්ට්‍රේලියාවේ East Torrens District කවුන්සලයේ නගරාධිපති ලෙස කටයුතු කර තුබුණා. මේ දේශපාලන හා වෙළඳ පසුබිම සමගයි කුඩා ජුලි හැදුනේ වැඩුනේ. ඉසුරුමත් පවුල් පසුබිමක් තිබුනත් ඇයට ජීවිතයේ දුක් ගැහැට හොදින් අවබෝධ කර ගැනීමට පුළුවන් කම ලැබුනේ ඇය ඉපදීමට කලින් වසරේ කළු ඉර්දාවක සිදුවූ ඔවුන්ගේ

පවුලේ ගොවිපල සහිත සියලු දේපල මුළුමනින්ම අළු වී යාමෙන් විදින්නට සිදුවූ ආර්ථික අග හිඟකම් හා අපහසු කම්. අළුවලින් නැගිට ජීවිතය යලි ගොඩනගා ගන්නා දිරිමත් දෙමව්පියන් හා ඇය අසීමිත ජීවිත අත්දැකීම් ලබා ගත්තා. තම ගොවිපල යලින් ලාභ ගෙන දෙන තත්වයකට ගෙන ඒමට අවුරුදු 25 ක් ගතවූ බවයි ඇය වරක් පවසා තුබුණේ. පෞද්ගලික පාසලකට යැවීම සඳහා ඇයගේ දෙමව්පියන් අනිමහත් කැපකිරීම් කලා ඇය වෙනුවෙන්. 1890දී ඇයගේ සියා විසින් ම ආරම්භ කළ ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ ඇයට ඇමන්ඩා වැන්ස්ටෝන් හා කෙවින් රඩ්ගේ බිරිය වන තෙරේස් රේන් හමු වන්නේ උසස් පාසලේදී. පාසල් ශිෂ්‍ය නායිකාවක්ද වූ ඒ කාලය ඇගේ ජීවිතයේ ප්රීතිමත්ම කාලය බවයි ඇය කිව්වේ.

නීති ශිෂ්‍යාවක් ලෙසින් ඇඩ්ලේඩ් සරසවියට ඇතුල් වුනු ඇය මුදල් හොයාගන්න රැකියාවල දෙකක්ම කලා barmaid කෙනකු ලෙස. ඉතා උත්සාහවත් මෙන්ම දක්ෂ සිසුවියක් වූ ඇය නීති උපාධිදාරිනියක් වූ පසු ඇඩ්ලේඩ් නුවරින්ම සිය සේවය ආරම්භ කලා. පළමුවැනි කාර්තෘ articulated clerk ලෙසයි (first female trainee solicitor) ඇයගේ නම 1978 දී මුලින්ම ඕස්ට්‍රේලියානු ඉතිහාසයට එක් වෙන්නේ. එම රස්සාව ඇයට එපා වෙන්නේ එතන waitress වැඩත් ඇයට පැවරුණු නිසා. එතනින් ඉවත් වුනු ඇය නැවතුනේ Mangan Ey & Associates කියන නීති සමාගමේ කොටස් කාරියක් බවටත් පත්වෙලා. ඒ වනවිට ඇයගේ වයස අවු 26 යි.

දේපල වෙලදාම් කරන්නෙකු හා විවාහ වීමෙන් පසුව පර්න් නුවරට පැමිණි ඇය වාණිජ අංශය නියෝජනය කරන නීති වේදිනියක් ලෙස රැකියාව ආරම්භ කලා. මේ අතර Harvard Business School ආයතනයේ උසස් පරිපාලන පාඨමාලාව හැදෑරීමට ඇයට ලැබුණු අවස්ථාව ඇයගේ ජීවිතයේ ඉරණම සටහන් කලා. තම රට වෙනුවෙන් යමක් කල යුතු බවට ඇය තීරණයක් ගත්තේ ඉන් පසුව. ඔස්ට්‍රේලියාව ජනරජයක් විය යුතුද යන්න ගැන පැවතුන ව්‍යවස්ථාව පිලිබඳ සම්මන්ත්‍රණයක නියෝජිතවරියක් ලෙස සහභාගී වෙන් 1998 දී ඇයට අවස්ථාව ලැබුණා. Peter Costello, Tony Abbott, මෙන්ම අනිකුත් ලිබරල් නායකයන් ඇයට මුණ ගැහෙන්නේ එහිදී. ඔවුන් හා ගතකල කාලය තුළ දේශපාලනයේ රස ඇයට දැනෙන්නට වුණා. ඒ නිසාම ඇය ලිබරල් පක්ෂයට බැඳෙන්නේ 1992 දී. 1998 දී කර්ටින් ආසනය සඳහා තරඟ වදින්න ඇයට ඉක්මනින්ම අවස්ථාව ලැබුණ. මෙහිදී ජෝන් හාර්වඩ් සභාය දුන්නේ වසර දාහතක් නිස්සේ ලිබරල් පක්ෂයේ කර්ටින් ආසනය රැක ගනිමින් සිට ලිබරල් පක්ෂයෙන් ඉවත්වී ස්වාධීනව තරඟ වදින තමන්ගේ හොඳම යාළුවට (Allan Rocher). ජුලි බ්‍රිෂොප් ඔහුට විරුද්ධව තරඟ කරල විශාල වැඩි වන්ද ගණනකින් යලිත් ලිබරල් පක්ෂයටම කර්ටින් ආසනය ලබා දීම ඇයගේ දේශපාලන අධිතාලම ශක්තිමත් කරන්න හේතු වුණා. ඉතාමත්ම ධනවතුන්ගෙන් පිරි ඒ ආසනයේ මැතිවරණය එදා Melbourne Cup තරගයකදී වගේ හැමෝගෙම අවධානයට ලක් වුණා. උඩුගං බලා පිහිනා ගත් ජයක් බවට ජුලිගේ මේ ජය සටහන් වුණා. ලිබරල් වරුන් මුළුමනින්ම අත්හැර දමා තුබූ කර්ටින් ආසනය පිටින් පැමිණි, අළුත්, ආගන්තුක කාන්තාවක් විසින් ජය ගැනීම ලිබරල් පක්ෂ දේශපාලනයට නව අරුතක් ලබා දුන්නා. තම හොඳම මිතුරා පරාජය කර ආසනය දිනා ගත් ජුලි බ්‍රිෂොප්ගේ හැකියාවන් තේරුම් ගැනීමට ජෝන් හාර්වඩ් අගමැති වරයට අවුරුදු පහක් පමණම ගතවුණා. ඔහු සැබවින්ම ඇයව අවතක්සේරු කලා. ජුලි බ්‍රිෂොප් පවුලේ හිතවතෙකුද වූ Alexander Downer ප්‍රමුඛ පිරිසක් ඇයව ඉහලට ගෙන ආ යුතු බවට කළ නොනවතින උද්ගෝෂණයක ප්‍රතිඵලය වුනේ 2003-2006 වසර සඳහා වැඩිහිටියන් පිලිබඳ ඇමතිවරිය (Minister for Ageing) ලෙස ජෝන් හාර්වඩ්

අගමැති විසින් ඇයව පත්කරනු ලැබීම. ඉන්පසුව ඇයව අධ්‍යාපන හා විද්‍යා කටයුතු වගේම කාන්තා කටයුතු පිලිබඳ ඇමතිවරිය ලෙසත් උසස් කරනු ලැබුවා. කපන්න බැරි ඇත සිඹින්න ජෝන් හාර්වඩ් කොහොමත් දක්ෂයෙක්.

2007 වසරේ සභාග රජය බිඳ වැටීමෙන් පස්සේ ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව බවට ඇය පත්කරගත්තේ ඇයගේ තිබූ සුවිශේෂී නායකත්ව ගුණ නිසා. ලිබරල් පක්ෂයේ මෙවන් පන්වීමක් ලද පළමු කාන්තාව වුනේ ඇය. ලිබරල් පක්ෂයේ නායකත්ව අර්බුද ඇතුළු හැම අවස්ථාවකදීමත් ලිබරල් පක්ෂයේ විවිධ නායකයන් යටතේත් ඇයව පක්ෂයේ නියෝජ්‍ය නායිකාව ලෙස නැවත නැවතත් පත් කර ගැනීම පෙන්නුම් කරන්නේ ඇයගේ තියෙන නම්‍ය ශීලි මෙන්ම වෙනත් බොහෝ සුවිශේෂී හැකියාවන්. John Howard, Brendan Nelson, Tony Abbott, හා Malcolm Turnbull යන නායකයන් සියල්ලන්ම ඇය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීම බෙලි කැපීම් ගහන දේශපාලන ලෝකයේ ඉතා අහම්බයෙන් සිදුවන්නක්.

2013 පැවති මැතිවරණයේදී ලිබරල් පක්ෂය යලි බලයට පත්වුණා. Tony Abbott අගමැති වරයා ඇයව විදේශ කටයුතු පිලිබඳ ඇමති වරිය ලෙස පත්කළ දිනයේ ඕස්ට්‍රේලියාවේ 38වැනි විදේශ ඇමති ලෙස Quentin Bryce අග්‍රාත්ඛකාර වරිය ඉදිරියේ ඇයගේ දිවුරුම් දීම මා බලා සිටියේ ඉතාමත්ම සතුටින්. ඕස්ට්‍රේලියාව බිහිකළ ප්‍රථම විදේශ ඇමතිනිය ලෙස ඇය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අමරණීය සටහනක්. එදා කැබිනට්ටුවේ හිටි එකම කාන්තාව වුනේ ඇය. අගමැති ලෙස වැඩ බලන්නන් කීප වරක් ඇයට වාසනාව ලැබුණා. ජුලියා ගිලාඩ් අගමැතිනියගෙන් පසුව එවන් වාසනාවක් ලැබූ දෙවෙනි ඕස්ට්‍රේලියානු කාන්තාව ඇය. එතැන් සිට ඇයව කීප වතාවක්ම මුණ ගැහෙන්නන් අපට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේ සභාය අවශ්‍ය වූ ඉතා තීරනාත්මක අවස්ථාවලදී ඇය පෙන්වූ නායකත්වය අප බෙහෙවින් අගය කලා.

නව කොළඹ සැලසුම (New Colombo plan) ආරම්භ කරමින් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල

සිසුනට ඉන්දියානු පැසිපික් කලාපයේ ගිණිපත්ව පිරිනැමීමේ වැඩසටහන 2015 වසරේදී ඇය දියත් කළ ඉතා වටිනා වැඩපිළිවෙලක්. ශ්‍රී ලාංකිකයන්ට මේ පිළිබඳව ඇය පහදා දෙද්දී අප ඇයට අත් පුඩි ගැසුවේ ඉතාම සතුටින්. 2017 ජූලි මස ඇය ලංකාවට ගොස් ඩෙංගු වසංගතය තුරන් කිරීමට සැලසුම් කිරීමට අමතරව උතුරේ සංචාරය කරමින් දම්ල ජනයාගේ දුක්සැප බැලීමටද අමතක කළේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය, ඊට සම්බන්ධව සිටින සියළු පාර්ශවයන් එක්ව නිමා කරගත යුතු බවටයි ඇය අවධාරණය කළේ. අර්බුදකාරී අවස්ථාවන්හිදී ඇය පෙන්වූ මද්‍යස්ථ බව ශ්‍රී ලංකාවට ලොකු අස්වැසිල්ලක් වූවා. 2009 සිවිල් යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව යළි ගොඩනඟා ගැනීමේ හා පුනරුත්ථාපනය කිරීමේ විශාල ප්‍රගතියක් ලබා ගෙන තිබෙන බව ඇය ලෝක බලවතුන්ට පුන පුනා දැනුම් දුන්නා. නීති විරෝධී ලෙස පැමිණෙන සරණාගතයින් වැළැක්වීම සඳහා ලංකාවට පෙට්රෝල් බෝට්ටු ලබා දීමත් ඇයගේ කාලයේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක්. ඇයගේ කාලය තුළ මෙරටට පත්ව පැමිණි සියලුම මහා කොමසාරිවරුන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් සමඟද ඇය ඉතා සමීපව කටයුතු කළා. අපේ රටට බොහෝ ආධාර කළා. රට වෙනුවෙන් සාකච්චා කරන්න අපට අවස්ථා ලබා දුන්නා, අපේ බොහෝ දෙනා ඇය නමින්මත් හඳුනා ගෙන හිටියා.

2017 දී ඇය ගෙන ආ (Foreign Policy White Paper) විදේශ කටයුතු පිළිබඳ ධවල පත්‍රිකාව පිළිඹිඹු කළේ ඇයගේ අනාගත දැක්ම. සුරක්ෂිත, ඉන්දු පැසිපික් කලාපයක් බිහිකරමින් අනෙකුත් සියළු රටවල් සමගම ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ඇති අපේක්ෂාවන්, අවිනිශ්චිත අනාගතයට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට ඇති සූදානමත්, ඕස්ට්‍රේලියාව නූතන ලෝකයේ අභියෝග ජය ගැනීමට කර ඇති සැලසුම් පිළිබඳවත් එමගින් ඇය විස්තර කළා.

South east Asia and South Pacific රටවල් සමඟ, විශේෂයෙන්ම ඉන්දුනීසියාව හා පැපුවා නිව් ගිනියාව සමඟ ශක්තිමත් සම්බන්ධතාවයන් පවත්වා ගෙන යාමේ වැදගත් කම ඇය නිතර නිතර අවධාරණය කළා. ජූලියා ගිලාඩ් ඉදිරිපත්

කළ "ආසියානු සියවස" Asian Century ධවල පත්‍රිකාව විවේචනය කළ ජූලි බ්‍රිෂෝප් කිව්වේ ජීවිතයෙන් වැඩිකලක් බටහිර ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ නමා ආසියාව හා ඕස්ට්‍රේලියාව අතර තියෙන ගැඹුරු සම්බන්ධතාවය හොඳින් දන්නා බව. චීනය සමඟ මෙන්ම තම ආරක්ෂක සබඳතා ඇති ඇමෙරිකාවද තම අවශ්‍යතා අනුව සමබරව තබා ගන්නා බවයි ඇය පල කළේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව, ඉරාන සරණාගතයින්, බුරුමයේ රෝහින්යා අර්බුදය ආදිය ඇය නිතර කතා කළ කරුණු. දුර කතන සංවාද වලට සවන් දීම, ගවයින් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදය කම්කරු පක්ෂය විවේචනය කිරීමත් සමඟ ඇතිවූ මතබේද, මෙන්ම නීති විරෝධී බෝට්ටු යළි හරවා යැවීම ආදිය නිසා පලිදු වූ ඉන්දුනීසියානු රාජ්‍ය සම්බන්ධතා යළි ගොඩ නගා ගැනීමට ඇය සමත් වූවා. මත්කුඩු ප්‍රවාහනයේ වරද කරුවන් වූ මයුරන් සුකුමාරන් හා ඇන්ඩ්රූ වෑන් බේරා ගැනීමට ඇය විශාල අරගලයක් කළා. ඉන්දුනීසියාවේ මරණ දඬුවමට එරෙහිව ඇය ඕස්ට්‍රේලියාවේ විරුද්ධතාවය දිගින් දිගටම ප්‍රකාශ කළා. බැරිම තැන මයුරන් සුකුමාරන් හා ඇන්ඩ්රූ වෑන් මරණයට පත්කලහම ඊට විරෝධය පැමක් ලෙස ඉන්දුනීසියාවේ සිටි ඕස්ට්‍රේලියානු තානාපතිවරයා ආපසු කැඳවා ගන්නා. (පසුව දෙපිරිස මිතුරු වූවා නැවතත්.) ඕස්ට්‍රේලියානු ඇමතිවරයකු ලෙස ඉරානයට ගිය පළමු වන්නාත් ඇය.

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍යයක් බිහිකර ගැනීමේ යුද්ධයට එරෙහිව (ISIS/ISIL) ජාත්තන්තර මෙහෙයුම, ඇමිස්ටර්ඩම් සිට ක්වලලාම්පුර් දකවා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් යානාවක් යුක්රේනියානු අහසේදී රුසියානු මිසයිල් ප්‍රහාරයකින් විනාශ කර සේවකයන් 15 කු හා මගීන් 283 දෙනෙකු ඝාතනය කිරීම විදේශ කටයුතු ඇමතිනිය ලෙස ඇයට මැදිහත් වීමට සිදුවූ තවත් වැදගත් සිදුවීම. MH17 ගුවන් යානය විනාශ කිරීම පිළිබඳව ස්වාධීන අපරාධ පරීක්ෂණ මණ්ඩලයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණා. ගුවන් යානය කඩා වැටුණු බිමට ඇතුල් වීමට අවස්ථාව දෙන ලෙස රුසියානු තායකයා අභියස ඇය ස්ථිර හා දැඩි හඬක් නැගුවා. එසේම එහිදී මියගිය



ඔස්ට්‍රේලියානුවන් 38 දෙනෙකුගේ පවුල් සඳහා රුසියාව වන්දි ගෙවිය යුතු බවට ප්‍රබල හඬක් නැගීම විදේශ ඇමතිනිය ලෙස ඇයගේ ශක්තිමත් බවට සාක්ෂියක්.

බිෂොප් හැඳින්වෙන්නේ ලිබරල් පක්ෂයේ මද්‍යස්ථ කෙනෙක් හැටියට, හරියට මැලේකම් ටර්න්බුල් වගේ. ඇය තමාව හඳුන්වන්නේ very liberal minded person, an economic dry and social liberal and a Menzian liberal හැටියට. ඔස්ට්‍රේලියාව ජන රජයක් බවට පත් කිරීමේ යෝජනාවට ඇය සහයෝගය දීමට කැමැත්තෙන් හිටි බවයි කියවෙන්නේ. සමලිංගික විවාහ යෝජනාවට පක්ෂව ඇය තම කැමැත්ත සටහන් කළා. විවාහයෙන් වෙන්වූ, දරුවන් නැති ඇය මුළු ජීවිතයම කැපකළේ දේශපාලනයට. ඇයගේ පාක්ෂිකයන් හා මිතුරන් වෙනුවෙන් අරමුදල් ගොඩනගන්නාවූ හැමතනකටම විඩාව නොබලා රට වටේ යමින් ඇය සහභාගී වූවා. ඒ ඇයගේ හැටි. ඇයට හැමෝම ආදරය කළේ ඒ නිසා.

මැලේකම් ටර්න්බුල් ඇය ගැන කිව්වේ "ඇය ඉතාමත් දක්ෂ නීතිවේදිනියක්, දේශපාලනයේදී වගේම විදේශ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී අත්‍යාවශ්‍ය දක්ෂතාවයක් වන, ඉක්මනින් සටහනක් ලියා ඉදිරිපත් කිරීමට ඇය අති දක්ෂයෙක්" බව. ඉතා සිත් ගන්නා ලෙස අදහස් පලකල හැකි, ඉතා චතුරව වාද විවාද කළ හැකි, ගැඹුරු නුවණක් ඇති, හැඩට අදින පළඳින, ගමන් කරන, දිනපතා කිලෝමීටර් 6ක් දුවමින් ශරීර සුවය සුරකින මේ දිරිය කතට beautiful blonde ට මොකද වුණේ.

Malcolm Turnbullට එරෙහිව පසුගිය අවුරුද්දේ නිලධාරී නායකත්ව සටනේදී ඔහු පරාජය වූවායින් පසුව ඔස්ට්‍රේලියාවේ අගමැති තරගය සඳහා ඇය තම කැමැත්ත පල කලත් පළමු වටයෙන්ම ඇය පරාජය වූවා. ඉතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වූ ඇයට ලිබරල් පක්ෂය සලකන අන්දම ගැන ඇය දැඩි සේ කලකිරුණා. අගමැති Malcolm Turnbull ගේ බෙල්ල කපා දමා බලයට පත් Scott Morrison යටතේ තව දුරටත් සේවය කිරීම ඇයට අප්‍රසන්න වූවා. ඒ සමඟ පසු පෙළ මන්ත්‍රීවරියක සේ පාර්ලිමේන්තුවේ අසුන් ගත් ඇය අනාගත අගමැති සිහිනය පසෙක දමා ප්‍රබල දේශපාලන නීන්දුවක් ගත්තා. තමා ඉතා

ආදරය කළ Curtin අසුන වෙනුවෙන් ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී යලි තරඟ නොවදින බව පළ කළ ඇය 2019 පෙබරවාරි 21 දා පාර්ලිමේන්තුවට ආචාර කර ඉවත් වූ ආකාරය බොහෝ ඔස්ට්‍රේලියානුවන්ගේ නෙතඟට කදුළු එක්කළා; බොහෝදෙනා ඉන් ඉතා කම්පාවට පත් වූවා. පිරිමි පක්ෂයට වැඩි තැනක් ඇති, කාන්තාවන් ප්‍රශ්න ලෙස දකින ලිබරල් පක්ෂයට තමා තුළ ඇති ගැඹුරු ලැදියාව පෙන්වමින් ඇය කළ නික්මයාමේ අවසන් කතාව සියල්ලත්ම සංවේදී කළා. Morrison ඉන්පසු ඇයගේ ගුණ කිව්වේ ඇය නැති හිස් අසුනට.

දේශපාලනය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ දෙයක්. දවසක්, පැයක් තුළ සියල්ල උඩුයටිකුරු වෙන්න පුළුවන්. එක අතකට වාසනාව, තව අතකට කපටිකම, තව අතකට අවංක කම, තවත් අතකට වත්ඩි කම නිසා වැඩි කලක් දේශපාලනයේ රැදී ඉන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා. මේ සියල්ලම තිබූ Julie Isabel Bishop දේශපාලන ඉතිමගේ මුදුනට නගින්නට ඔත්ත මෙන්ත තිබියදී විසිවී ගියේ තවත් බලකාමී අරගලයක, නූල් සුන්තර උගුලක ප්‍රතිපලයක් ලෙස. එය මේ දශකයේ ඔස්ට්‍රේලියාවේ සිදුවූ අභාග්‍යසම්පන්නම දෙයක් බව වඩාත් තේරුණේ ඇය පාර්ලිමේන්තුව අතහැර පිටත් වීමත් සමඟ. ඉන් කම්පනයට පත් පිරිස අතර තානාපති නිලධාරීන්, විදේශීය මැති ඇමති වරුන්, මාධ්‍යවේදීන්, දේශපලනක්ඥයන්, කම්කරු පාක්ෂිකයන් වගේම බොහෝ සාමාන්‍ය පිරිස් හිටියා.

එක වචනයකින් කියනවනම් absolutely fabulous වර්නයක්. Relationship entrepreneur, Calm, Dedicated, Indefatigable, Dynamic, Savvy, Enthusiastic, She never gets tired, A person with tremendous energy, Extremely hardworking person, Our female leadership, ඇයව හැඳින්වූ සමහර වචන. ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලෝකය පුරා ජීවත්වන විවිධ පාටින් යුතු කාන්තාවන් වෙත ඇය ලබා දුන් ප්‍රබෝධය අති මහත්.

ඉදිරි මාස කීපයකින් දේශපාලන බලය උරගා බලන සටනේ සිටින විරුද්ධ පක්ෂයට එනම් කම්කරු පක්ෂයට තිබූ ලොකු හිනියකුයි මේ විදියට පහව ගියේ. කම්කරු පක්ෂයට මුහුණ

දෙන්නට වන භයානකම දේශපාලන චරිතය ලෙසයි ඇයව හැදින්වෙමින් තිබුණේ. තමාගේම පක්ෂයේ සහයෝගය නොමැතිවුනත් ඇය බිම් මට්ටමේ දේශපාලනයේ ඉතා ජනප්‍රියව හිටි කෙනෙක්. දිනීමට අසිරු ආසන ආකර්ෂණය කර ගැනීමට හා ඉහලින් ජය ගැනීමට ඇයට වැඩි ඉඩක් තිබූ බවට බොහෝ දෙනා විශ්වාස කළා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සමීක්ෂණ වලදී හෙළිවුණේ ලීබරල් පක්ෂයේ නායිකාව ලෙසත් අගමැති ලෙසත් Turnbull, Morrison හා Dutton යන අයවලුන්ට වඩා ජනතාව Julie Bishop පිළිගන්නා බව. කෙසේ වුව ඇයගේ නික්ම යාම Bill Shorten ගේ අනාගත සිහින සැබෑ කිරීම පහසු නැතකට ගෙන ආවා. තමා හිටියනම් අනිවාර්යයෙන්ම Bill Shorten පරාජය කරනව කියලයි ඇය කිව්වේ.

ඇය නැති පාර්ලිමේන්තුව අප රටට ලොකු පාඩුවක් ලෙසයි මට දැනෙන්නේ. හේතුව ඇය අප මව් රට කෙරෙහි ලොකු ලෙන්ගතු කමකින් කටයුතු කළ ඇමතිනියක් නිසාම නොවෙයි. කාන්තාවක් ලෙස ඇය තුළ තිබූ විශිෂ්ට බව වගේම නිර්මාණශීලී බවෙන් සේවයක් ලබා ගැනීමේ ඉඩ කඩ ඕස්ට්‍රේලියාවට නැති වී යාම නිසා. ඇය ලබා ගත් තානාපති ජයග්‍රහණ වගේම විදේශ ඇමතිනිය ලෙස ලොව පුරා සංචාරය කරමින් අති විශිෂ්ට පුද්ගලයන් සමඟ ඇය වගා කරගත් සම්බන්ධතා රටකට ඉතා වැදගත්. ඒ නිසයි ඇය ඕස්ට්‍රේලියානු හා ලෝක දේශපාලන සිතියමේ සිටිය යුතු චරිතයක් වන්නේ. 2007 වසරේ සිට නියෝජ්‍ය ලීබරල් පක්ෂ නායිකාව ලෙස වගේම, ඕස්ට්‍රේලියානු දේශපාලන නායකයින් අසල පසුගිය අවුරුදු 11 පුරාම ඉදිරියේ සිටි ඇය සතුව තිබූ දැනුම, ඇති විශේෂ වුවක්. දේශපාලනයේ අතිශයින් සංකීර්ණ තත්වයන් ගැන ලෝක නායකයන් හා නිරන්තරවම පවතින සංකීර්ණ සාකච්චාවන් කිසිවක්, ලස්සනට හා මෝස්තරේට අදින්න ඇය තුළ වූ කැමැත්තෙන් යටපත් වුනේ නැහැ. ඉතාම අනර්ඝ අඳුම් මෙන්ම අනර්ඝ පාවහන් පැළදි ඇය පක්ෂයේ තාරකාව බවත් ඇයගේ තැන ගන්නා කවරෙකුට වුවද පිරවීමට තිබෙන්නේ විශාල සපත්තුවක් බවත් කියමින් පාර්ලිමේන්තුවේදී වත්මන් අගමැති Morrison ඇයගේ ගුණ වර්ණනා කරද්දී ඒවා කිසිත් නැසෙන ඇතකට ඇය ගොස් අවසන්. ඒ තැන සොයා ගන්නයි බොහෝ දෙනා දැන් වෙහෙසෙන්නේ

Bill Shorten ඉදිරියේදී බලයට පත්වුවහොත් Julie හා ඉතා හිතවත් කමිකරු පක්ෂයේ විදේශ කටයුතු භාරව කටයුතු කරන Penny Wong විසින් Joe Hockey යලි කැඳවා එක්සත් ජනපදයේ තාත්තාපතිනිය බවට පත් කිරීමට වැඩි ඉඩක් ඇතැයි ඇතමෙක් කියද්දී ඉතා සාර්ථක නීති වේදිනියක් මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපානඥයෙකු ලෙස විසි වසරකට වැඩි ඇයගේ අත්දැකීම්, ජාත්‍යන්තර තලයේ හෝ වෙනත් කවර හෝ ඉහළ තනතුරක් වෙත ඇය රැගෙන යනු ඇති බවයි වැඩි දෙනාගේ විශ්වාසය. එදිනට ඇය යලිත් වතාවක් කාන්තා ලෝකයට අහිමානය ගෙන එවී.

Badra Kamal Karunarathna, AM, JP.



President Barack Obama and First Lady Michelle Obama greet The Hon. Julie Bishop, M.P. 23 Sep 2013

# අපි පල්ලි ගියා

අම්මයි මායි බංකුව කොනේ ඉඳ ගත්තා.

මෙතෙක්ට කුරුසෙ ඇත ගහලා ඉන්න ජේසු ගෙ කඩා වැටිව්ව ඔළුව හොඳට ජේනවා.

සුච් රෙදි කැල්ලක් විතරයි ඇදගෙන ඉන්නේ, හීතලත් ඇති.

සුවාමි හිනා වෙව් අපි ලඟට එනවා.

"කොහොමද විමලාවතී?"

"වරදක් නෑ සුවාමි" අම්මා මගේ ඔලුව අතගානවා.

"පොඩි එකාට ඉන්නෙ ඉතින් උඹ විතරනෙ "සුවාමි අපි පහු කරගෙන පිටුපසට යනවා.

"ඩෝං දඩ බඩාං පටෝං වටස් පටස් විරි විරි "

එක පාරටම හෙණයක් වැදුනා වගේ පල්ලියෙ වහල කඩාගෙන වැටුනා.

"මගෙ අම්මෝ , අයියෝ ජේසුනී , මගෙ කකුල ,අනේ මගෙ දරුව කෝ"

හැමෝම කෑ ගහනවා , අඩනවා, විලාප දෙනවා දුවනවා ලොකු සද්ද ඇහෙනවා බිත්ති කඩාගෙන වැටෙනවා

අම්ම කෝ?

ගඩොල් කැට, පරාල, වීදුරු කැලි ගොඩකට යට වෙලා!

අම්මගෙ මුණ කෝ?

" අනේ අපෙ අම්මගෙ මුණ දැක්කද? මේ ගල්ගෙඩි අයිත් කරලා අම්මගෙ මුණ හොයල දෙනවද?"

කාටවත් ඇහෙන්නෙ නෑ මේ කලබල අඩු උනාම හොයලා දෙයි.

සුවාමි එතනින් යනවා, හරිම දුක පාටයි.

"අනේ සුවාමි අම්මගෙ මුණ නෑ"

සුවාමි මගේ අතින් අල්ලගෙන ගල්කැට, පරාල, වීදුරු කටු , අත් කකුල්, ලේ දහරා මැද්දෙන් ඉස්සරහට යනවා.

ජේසු ගෙ කඩා වැටිව්ව ඔළුව එහෙමම තියනවා.

ඔළුව උස්සලා මං දිහා බැලුවෙ නෑ

ඒත් ඇස් දෙකේ කළුළු නේද?

## රඹහ වටවල විජයතිලක - කැන්බරා

\* \* \* \* \*

මේ බෙලි ගහ යට ඉන්නකොට පාට පාට කුරුල්ලන් බෙලිමල් කන හැටි ජේනවා.

මෙතන ඉන්න නැන්දලා හොඳයි, අපිට ආදරෙයි.

සුවාමි ඉඳ හිට මං බලන්න එනවා, ඒත් හිනාව හරි අඩුයි.

අනේ අම්මේ අම්මා කොහෙද ඉන්නේ?

ජේසු අම්මා අරගෙන සුවර්ගයට ගියාද?

# What lies in the stars – Sangita Ashok

Hi Dear Readers

In this edition of our e-journal I thought I will outline some of the yogas that are present in most charts, and help in interpreting horoscopes. I have also given you some insights into the oncoming planetary transits.

Yogas are the many configurations and planetary combinations that can confer wealth, happiness or deny prosperity and happiness. Taken together yogas help in painting a picture of a person – his values, character, strengths and abilities, or weaknesses.

Some of the yogas are explained below. Please keep in mind that there are many combinations but I have highlighted only a few of these.

One of the most interesting yoga is the **Dhana yoga**, especially in this Kaliyug era. Some of the combinations that give rise to this are detailed below:

- Exchange of houses by the planets which are lords of first and second house – if the lord of first is in the second house and likewise the lord of the second house is in lagna or the first house
- Combinations of three planets – lords of the first, second, fourth, fifth, ninth, tenth or eleventh in trine or angle
- Exchange of houses by planets owning lordships of the ninth and eleventh houses – ninth lord in eleventh and eleventh lord in ninth
- If the lords of the first, second, ninth, and eleventh houses are in their own houses exalted, this rare combination is said make one a billionaire
- Lord of the second house in the second house ensures a steady bank balance, especially if it is also aspected by the great benefit Jupiter.

## ***Bhadra yoga***

This yoga is formed when the planet Mercury or Budha sits in its own sign of Mithuna or Kanya and is placed in an angle or Kendra. A person born with this yoga is indeed lucky in that he or she is wealthy, enterprising, and progressive in outlook.

## ***Malavya yoga***

When the planet Shukra or Venus sits in its own sign in an angle it forms the Malavya yoga which blesses the native with good looks, vehicles, comforts. It makes the person scholarly.

### ***Hansa yoga***

When the planet Jupiter or Brihaspati is placed in its own sign of Sagittarius or Pisces in an angle it forms this yoga. The person will be attractive, learned, have name and fame and be noble in disposition. He or she will have a good friend circle.

### ***Shasha yoga***

When the planet Saturn or Senasura is positioned in its own of Capricorn or Aquarius in an angle, it forms this yoga. The person will be interested in politics, good-natured, and simple by nature.

### ***Shakata yoga***

This yoga is formed when Jupiter lies in the sixth or eighth house from the ascendant or from the Moon. People with this formation are said to face difficulties in their careers, and worry a lot. However this is a general reading, and is dependent on the placement of the other planets in a birth chart.

### ***Yupa yoga***

This is an interesting yoga and is formed only if all planets occupy houses from the Ascendant to the fourth house. Such a person will not be interested in material comforts or wealth but will practice an austere life. He or she will still be able to sustain themselves and not be afflicted by poverty.

### **What lies ahead – your transits**

Jupiter, the biggest planet in the solar system will soon be moving into the sign of Sagittarius, on the 5<sup>th</sup> of November 2019, a much awaited turn of events for those currently experiencing difficult times especially those with moon in Sagittarius for whom Jupiter is now transiting in the 12<sup>th</sup> place, Scorpio moon signs with Jupiter in 1<sup>st</sup> place, Aries in the 8<sup>th</sup> and Gemini, Leo and Virgo in their respective places.

When Jupiter moves into Sagittarius, Aquarius stands to benefit, likewise Aries, Gemini, Leo, Scorpio. The other moon signs will have to patiently wait for the next transit in December 2020! However, this transit is not the sole indicator of changing fortunes.

Saturn the hard task master is slowly moving into its own sign Capricorn from 24 January 2020. Saturn is a karmic planet and what you reap during Saturn's transit depends on what you sow

throughout all your karmic lifetimes. To tide over a tough saturnine transit one needs patience, discipline, determination, and good actions.


Saturn's transit will bring about good changes for the following moon signs; Scorpio who will finally give a sigh of relief at the ending of Sade Sati of 7.5 years, Leo who will now move into its 6<sup>th</sup> transit, and Pisces moon sign who will also enter a more fulfilling phase in their lives. But as is with life, not everyone wins always. After a great creative spell, Aquarius moon sign will now enter Sade Sati for 7.5 years which can perhaps prove to be challenging but this may potentially be offset by a benevolent Jupiter transit until December 2020, the placement of planets in your individual charts, and the particular Mahadasha that one is experiencing. After all, the planets are a map of all your actions and desires. Similarly, Gemini moon sign will now enter its 8<sup>th</sup> transit which maybe a time for growth and to find your path to follow. Libra moon sign now moves into the 4<sup>th</sup> and Virgo moon sign into its 5<sup>th</sup> transit.

Sade Sati is not as bad as it is portrayed. It is a time of intense growth, spiritual endeavour and understanding where ones path lies. All of which is important to understand ones destiny.

I have only given the transits that are of lengthy duration. Rahu and Ketu are the next two shadowy planets whose transit lasts for 1.5 years or 18 months. This changed this year with Rahu moving into Gemini and Ketu into Sagittarius on 7 March 2019.

We are at any given time subject to planetary transits of the sun, moon, venus, mars, and mercury as the dance of planets is on every second of our lives. But take heart, it is not as ominous as it may seem! We human beings do have the power to take our lives in any meaningful direction and exercise our free will despite the impact of the constant movements of planets in our lives.

Hopefully, we use our energies wisely, and in the right direction to help make our world a better , tolerant and happy place to live in. That is my wish for you until we meet again in our next edition!





# AMUSEMENT CORNER

Canberra Lankan



## සුභ ද මිතුරෝ

අපේ ගමේ හිටියා හොඳම මිතුරන් දෙදෙනෙක්. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් සයිමන් අයියා. අනිත් එක්කෙනා මාටින් අයියා. ඉතින් මේ දෙදෙනා කොච්චර හොඳ මිතුරන් ද කියනවා නම් තම ඇඳුම පැළඳුම, කෑම බීම සියල්ල එක විදිහටයි ඔවුන් කළේ. සයිමන් අයියා සුදු සරමක් අඳිනවානම්, මාටින් අයියා ද සුදු සරමක් අඳින්නේ ය. සයිමන් අයියා රතු බැනියමක් අඳිනවානම්, මාටින් අයියා වෙළඳ පොළට ගියේ තමන්ටත් රතු බැනියමක් මිලට ගැනීමටයි. මේ මිතුරන් ගමන් බිමන් ගියේ එකටයි. නිතර විහිළුවෙන් තහළුවෙන් ගතකරන ඔවුන් කිසිදා තරහක් මරහක් නැතිව ජීවත් වන විට ගමේ සියලු අය සිතුවේ ඔවුන් නම් කිසිදාක වෙන් නොකළ හැකි අය බවයි.

සයිමන් අයියා සහ මාටින් අයියා තරුණ වයසේ පසුවූ අය වූහ. ඔවුන් ඒ දිනවල විවාහ දිවියට පත් නොවූ අය වූහ. උදේට දැක්කොත්, “බැහැරක්ද සයිමන් අයියා”, “බැහැරක්ද මාටින් අයියෝ” කියා ඇසීමට ගමේ අය කිසිදා පසුබට නොවූ අතර උදේ පාන්දර ඔවුන් දෙදෙනා දැකීම මුළු දවසම වාසනාවන්ත කරන බව ගමේ මිනිසුන් තරයේ විශ්වාස කළා.

*Canberra Lankan is an e-Journal published in English, Sinhala & Tamil. No material, including advertisements designed by Canberra Lankan may be reproduced in part or whole without the written consent of the editor. Opinions carried in Canberra Lankan are those of the contributors and not necessarily endorsed by Canberra Lankan Editorial Committee.*

All correspondence should be addressed to:  
Canberra Lankan

[canlankan1@gmail.com](mailto:canlankan1@gmail.com)

Web: <http://www.aslaact.com>

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී එම ගමට පිට පලාතකින් පවුලක් ඇවිදින් පදිංචි වුණා. ඉතින් දවසක් දා සයිමන් අයියා සහ මාටින් අයියා එම නිවස අසලින් ගමන් ගනිද්දී එම නිවසේ ඉතාම රුමත් තරුණියක් සිටින බව සයිමන් අයියා සහ මාටින් අයියා දැන ගත්තා. එක දිනක් එම නිවස අසලින් අපේ අයියලා දෙදෙනා ගමන් ගනිද්දී මෙම තරුණිය තම නිවසේ ආලින්දයට ඇවිත් ඔවුන් සමග සුභදව සිනාසුනා. තරුණ වයසේ පසුවන මාටින් අයියා සහ සයිමන් අයියා එම සිනහවෙන් ඔකදවී සන්තෝසෙට පැමිණියා. දෙදෙනාගේම හදවත් වල තිගැස්මක් එම සිනහව විසින් මතු කළා කිව්වා නම් නිවැරදිය.

එම තරුණිය ඔවුන් දෙදෙනාගෙන් කවර අයකු වෙත සිනාසුන දැයි සයිමන් අයියා සිතුවේය. අරුමයකට මෙන් මාටින් අයියාද සිතුවේ එලෙසමයි. එම සිද්ධියෙන් පසු දින මාටින් අයියාට වුවමනා වුණා තනියෙන් එම නිවස අසලින් ගොස් එම තරුණිය තමන් සමග සිනාසේ දැයි බැලීමට. සයිමන් අයියා ටත් එලෙසම තමයි සිතුවේ. ඉතින් ඔවුන් දෙදෙනා දැන් එම පාරේ යන්නේ තනිවමයි. සමහරවිට තරුණිය ඉදිරියට පැමිණ සිනහවකින් සංග්‍රහ කළා. නමුත් දෙදෙනාගෙන් කිසි අයෙකු අනිකාට කීවේ නැහැ එම තරුණිය තමා සමග සිනාසෙනවා කියා. එතරම් හොඳ මිතුරන් දෙදෙනෙක් වුණත් ජ්‍යෙෂ්ඨය නිසා වෙන්වනු දැකීම හද කම්පා කරවුවකි.



# London Grill

## CAFE

Now Catering for Office Functions, Conferences, Cocktails, Heavy Cocktails, Lunches and Dinners  
 Folk buffets, Engagements, Weddings or any special occasion. Catering only. No service included.

Please visit [www.bananaleafrestaurant.com.au](http://www.bananaleafrestaurant.com.au) for the menus  
 240/250 City walk, Canberra City 2601 - Tel 62485522 or 62577681



මාටින් අයියා වෙළඳ පොළට ගොස් අලුත් සරම්, සුවඳ විලවුන්, අලුත් කමිස මිලට ගත්තේ එම නිවස අසලින් යාමේදී ඇඳ පැළඳ ගැනීමටය. මාර්ටින් අයියාට නොකියා සයිමන් අයියාද වෙළඳ පොළට ගියේ අලුත් කමිස, අලුත් සරම් සහ සුවඳ විලවුන් යනාදිය මිලට ගෙන ජේත්තුවට සැරසී එම නිවස අසලින් ගමන් කිරීමටයි. දිනකට දෙතුන් වතාවක් පවා ඔවුන් තනි තනිව එම නිවස අසලින් ගමන් කරනු දැකිය හැකි විය.

මෙලෙස දින කිහිපයක් ගත විය. දෙදෙනාම සිතුවේ තමන් කෙරෙහි තරුණිය කැමැත්තෙන් සිටින බවයි. නමුත් දෙදෙනා ඒ බවක් අනිකාට හැඟවීමට උත්සාහ කළේ නැහැ.

එක් දිනක මාටින් අයියාටත්, සයිමන් අයියාටත් තරුණිය වසන නිවස අසලින් එකට යාමට සිදුවිය. ඔවුන් දෙදෙනාම මවිතයට පත් කරමින් තරුණ කත සිටියේ

<https://www.youtube.com/watch?v=W90RTAxZTbs>

තවත් තරුණියකු සමගයි. තරුණිය එම තරුණියාට කතා කොට, සයිමන් අයියා සහ මාටින් අයියා වෙත අත දිගුකර, “අර බලන්න අර දෙදෙනා හරිම හොඳයි, හැම තිස්සෙම මාත් සමග සිනා වෙනවා, ඉතාම කරුණාවන්තයි” කියනු දෙදෙනාගේම සවන්වල සටහන් වුණි. සයිමන් අයියාටත් මාර්ටින් අයියාටත් වැටහුනේ ඔවුන් දෙදෙනාම රැවටුණ බවක්. ඇය කසාද බැඳපු යුවතියක් බව දැන් ඔවුන් පසුව දැන ගත්තා. ඇය ඉතා හොඳ කාන්තාවක් බව හැඟීමෙන් ඔවුන්ගේ සිතට පහන් සංවේගයක් ඇතිවුණා. ඉතින් ඊට පසුවත් මේ සයිමන් අයියයි, මාටින් අයියයි හොඳ මිතුරන් ලෙස ජීවත් වුණා.

එම්. එස්. ප්‍රනාන්දු බයිලා චක්‍රවර්ති මෙම සිදුවීම් කන්කළු ගීතයකින් වික්‍රපටයකට ගැයුවා. විජය කුමාරතුංග තමයි එහි ගීතය ගයමින් රඟපෑවේ. එම වික්‍රපටයේ ගාමිණී ආන්දෝසයා ද රඟ පෑවා. මෙම වික්‍රපටය කුමක් දැයි ඔබ දන්නවාද?



ජේ. එස්. ස්වරදේව

**Canberra Lankan Classifieds**  
 Advertise your products and services to our community!  
 Want to get noticed in the community?  
 Canberra Lankan invites community businesses to advertise in the Classifieds Section

The **Canberra Lankan** e-journal is your journal. We welcome our readers to submit your greetings or well wishes on any celebratory occasions such as weddings, birthdays, anniversaries, and any photographs to accompany this. Please forward these to [Canlankan1@gmail.com](mailto:Canlankan1@gmail.com)

# SSR TAX CONSULTANTS

CPA ACCOUNTANTS



**7 Years Continuous Experience in dealing with all Tax Matters for over 5,000 Clients**



**Rane Ranasinghe**

*BSc, MBA, FCA, FSCMA, CPA*

## Benefits for you:

- Services at a reasonable price (**10% - 25% immediate discount on previous year's Tax Agent fees**)
- First consultation is absolutely free of charge
- Available after office hours, during weekends and on public holidays
- Clarifications on difficult technical issues in simple Sinhala and English languages
- Our fee is 100% tax deductible

## Our Services:

- Individual and small business tax returns
- Company, Partnership, Trust and SMSF tax returns
- MYOB, Xero accounting and financial statements
- Rental properties and negative gearing tax advantages
- Capital gains
- GST & BAS preparations
- FBT returns
- Business setups and business advisory
- Business process improvements and profitability enhancing
- Electronic lodgment and fast tax refunds

## Contact:

19 Daniels Street  
Franklin  
ACT 2913

Phone: 02 6242 9820  
Mobile: 04 3115 8760  
Fax: 02 6242 9820  
E-mail: rane.ssr@bigpond.com  
ABN: 12 897 611 785

**To receive updates on the latest tax advantages, please register with us now**



### **Holiday Accommodation in Negombo**

Address: 310/71A Angel's Park, 50 Acres, Negombo.

1st floor accommodation consists of 3 AC bedrooms. Kitchen/balcony/living /bathroom.

15 min drive to the international Airport. 5 Min drive to beach and the Negombo city.

2 min walk to Restaurants and shops

Rent: A\$300 per week

Please call: Kumara **0418 883 997**

Visitors are obliged to pay electricity bill at the rate of Rs 45 per unit.

For more info visit <http://www.ceb.lk/for-your-residence/>

#### **FOR ALL YOUR TRAVEL REQUIREMENTS.....**

Flights • Family Holidays • Weekend Escapes • Beach & Sun • Tailor made Itineraries • Cruising • Escorted Tours  
• Adventure Holidays • Skiing • Rail Journeys • Honeymoons & Weddings  
Business Travel  
• Private Jet & Yacht Charters • Car Hire

#### **EKSATH PERERA**

**T** 02 9686 9100

**M** 0411 599 107

**E** [eksath.perera@travelcounsellors.com.au](mailto:eksath.perera@travelcounsellors.com.au)

**W** <http://www.travelcounsellors.com.au/eksath.perera>

**travel** counsellors 

Travel Counsellors PTY Ltd, Level 4, 34 Queen Street, Melbourne, VIC 3000  
ACT Lic. No. 18800689, ABN 46 125 068 448



The shy sun peeped on a frosty autumn morning  
Aching joints out of a warm blanket  
Hot cup of Sri Lankan tea  
Crime Patrol for company  
Post public service blues  
Flicking imaginary dust from well-kept satin sofas  
Feeling the thrill of the warm scented towel

# Another Sky

Eyes on Whatsapp  
The endless thought of the day  
Did people really live truly, the life written on paper?  
Except post gory videos on the latest events of her beloved isle  
Trite humour, live vicariously?  
Spreading, miscommunicating – **Sangita Ashok**  
But no word of reason  
Or the middle path

– Sangita Ashok

Cocooned in the cold world of another sky  
It is easy to be an expert on how to manage an economy?  
Easy to trifle away the woes of a country left behind  
Her people  
The snigger in the voices  
The rhetorical phrases  
Seeking acceptance of ones decision to leave for foreign shores

Here in the cities, the search is on  
The latest dosa deal, the Myers paraphernalia  
The next party, nights drunk on the power of money  
The next thing on the endless bucket list  
The endless whirlwind of chatter  
Inconsequential murmurs  
Of vacuumed heads

Alone  
Reaping the privilege of a free English education  
A lineage that gave prominence to compassion and service  
The heart knows  
It has not blossomed  
In another sky  
The sweetness of the blue skies beckon

# Upon Death

Earth is a mother, Gaia.  
Time is a father. Liberty is a lady.  
You are born to this earth.  
You are nourished by the hand of time.  
Still, we are like china, knowing  
That we can be broken, for the smallest deed.  
We break our minds calling it a dream,  
We break our hearts gifting it to love,  
We break our bodies, all for a day job,  
And still at the end, when  
We have exhausted our restoration capabilities,  
We become timepieces, that  
Are absolved of a beat,  
Summoned by a macabre dance,  
That unifies mankind.  
To be free of time, turning to be a notorious  
Culprit that thieves you at the very end,  
Sometimes like a kleptomaniac, and occasionally  
As a robber. We leave our imprints  
On sands of time, the legacies  
That become on our deathbeds,  
The continuances of what we were best at,  
The nicknames that will never be forgotten,  
The laughter that terminated in tears,  
And the epitaphs that are  
Missing on our gravestones,  
Alluding that he led an unspectacular life.  
Still we clutter hearts,  
Who will forever remember us  
By our unique sobriquets,  
While coronating us,  
With epithets.

**Dr. Dilantha  
Gunawardana**

## මනරම් වින්ටරය

මැදින් මහේ සිට බිතරය දක්වාම  
 නැත ඉස්පාසුවක් මා හීටරයට තාම  
 ලැබුණත් නිළිණ ලෙස විදුලිය බිල බෝම  
 මා ගත සිත සිතලට හුරුවී නැත තාම

සිරිලක නිබ්බ නොමිළ හිරු රැස් රිසිසේම  
 නැත දැක ගන්න කැන්බර වල හැමදාම  
 ආවට දුර ගමන් සමුගෙන අපි මේම  
 ගැන ගැන ඇගිළි ගෙවන සිතල තාම

කුම්බලා මාළු කැවා වගෙ බිලාලයා  
 හිතෙනව විටෙක නැතිනම් තව විටෙක නියා  
 සිතමින් සෑම දවසක් මහ දිගයි කියා  
 විදිනවා මහඟු සිතක් හෙට සැපත සොයා

සිතල රිතුව අග නගරයෙ හරි දිගුය  
 නොසිතෙනවා නොවේ යන්නට හැම සැරය  
 එනමුදු දරුවන්ගෙ හෙට හිතෙනව සරය  
 එනිසාවෙන්ම බදිනෙමි පෙම වින්ටරය


**කසුන් ලංකා ගීගනයේ**  
**කැන්බරා නුවර සිට**



Lake Burly Griffin



Cotter River





**Canberra  
Lankan Freebies**

Canberra Lankan encourages you to advertise items you would like to dispose free of charge to members of our community

**Canberra  
Lankan Agony Aunty**

Calling all women and men of all ages  
Do you have a question for your very own Canberra  
Agony Aunty?

Your Agony Aunty is here to share her wisdom and humour with you 😊

**Canberra  
Lankan Matrimonial**

For a match made in heaven  
Calling all young and old seeking Grooms and Brides  
Advertise free of charge

AUSTRALIA - SRI LANKA  
ASSOCIATION (ACT) INC



# කහවත් ගොයම දුකිනා මින්තේරිය වැව

සොබා දහම ඇටම් කළ ගරු මර්සලින් ජයකොඩි පියනම විසින් රචිත නාලිනි රණසිංහයන් ගායනා කළ අතිතයෙන් ගීතයක්

- ගීත රසික

කහවත් ගොයමට රන් දිය වැහැලා  
නියරින් ඉතිරෙනවා  
ගස්වල හෙවණැලි වැඩියෙන් කළු වී  
මිහිමත වැතිරෙනවා  
(විහඟ වලා ගුවන වෙලා...//)  
(දුර අහසේ නොපෙනී යනවා...//)  
(කවියක් ගීයට හැරුණ කලක් දෝ...//)  
ඉපනැලි නළියනවා....  
ඉපනැලි නළියනවා....

මින්තේරිය වැව දැන් නිල් කැටයකි  
තැන තැන රඟ දෙනවා  
එක දෙක දිය රැළි සුළඟට කැඩී කැඩී  
සුදු ඉරි මතු වෙනවා  
(මුතු අමුණා ගී මුමුණා...//)  
(දුර වෙරළට රැළි ඇද්දෙනවා...//)  
(මින්තේරිය වැව පට සළු ඇදගෙන...//)  
(ඔත්විලි පැද්දෙනවා...//)

මහසෙන් රජ වැඳ නින්දට යන්නට  
පෙරයම සැරසෙනවා  
අවුරුදු දහසක් කෙත්බිම් සරු කොට  
හිනැහී සැනහෙනවා  
(යල වපුරා මහ වපුරා...//)  
(ගොයමට දිය රැළි නංවනවා...//)  
(මින්තේරිය වැව හෙට හී කවියෙන්...//)  
(උදයට ළංවෙනවා...//)

කහවත් ගොයමට රන් දිය.....

අසා රස විදින්න

<https://www.youtube.com/watch?v=s2RsO8fVku0>







With Best wishes from,

# DILINI CATERERS

String Hoppers, Hoppers, Rice and curry  
and Sri Lankan short eats.

Call Dilini 0412 443 047

## CANBERRA SRI LANKAN COMMUNITY RADIO PROGRAM

### YOUR COMMUNITY RADIO PROGRAM:



**CHANNEL FM 91.1 CMS**

**THURSDAYS FROM 7-8 P.M**

**SATURDAY FROM 7-8 P.M**



Producers:

Badra Karunaratna &

Hemantha Nanayakkara



# STDN

## *Looking back at 2018!*

It is always a pleasure to recollect the events and issues that became important to STDN members and families since we celebrated in the previous STDN operational year 2018/2019. Our appointed coordinator for this period was Gihan Ratnayake.

We feel contented with the general conduct of affairs of the STDN over the year. Indeed, we are very happy to mention that a range of activities were organised for all our members and their families to enjoy throughout the period. STDN organised a Family Cricket match in March with the participation of families. Match between fathers and sons ended up as a one-sided game with a big margin win for the sons. All in all, it was a nice family gathering bringing joy to all the participants. It is also worth mentioning that STDN had their representation in a couple of Badminton tournaments conducted by ACT Badminton association during 2018/2019.



Under Gihan's leadership, STDN also continued the tradition of holding other annual events such as the Christmas party and annual get-together. The Christmas party was a nice way to bring all the families together and end the calendar year in a celebrative manner. Annual get-together held in June brought some warmth during the winter and was another successful event. Both current and past members of STDN all gotttogether under one roof and enjoyed food and live music. At the same time, STDN did not forget to give a helping hand to the Sinhala New Year celebrations by sponsoring the prices of the raffle draw conducted by ASLA.

*STDN Correspondent*



# *Australia Sri Lanka Association (ACT) Inc.*

Association No: A01192

## **Committee Members 2018/19**

<b>President</b>	Charles Perera
<b>Vice President</b>	Surangani Luck
<b>Secretary</b>	Antony Motha
<b>Treasurer</b>	Shantha Ramasundara
<b>Committee Members</b>	Janaka Welikala Asela Abhayapala Ranjith Wijewickrama Gehan Wadigasinghe Mohammed Kamil Tharinda Gunawardena Lasath Lecamwasam Shashika Jayawickrama Nayana Liyanage Ann Perera
<b>Hon Auditor</b>	Ushantha Jayawardana



# ASLA ACT Response to Easter Sunday Attacks in Sri Lanka

Sri Lanka was targeted by terrorists on Easter Sunday 21<sup>st</sup> April when churches and hotels were attacked by suicide bombers, resulting in the loss of nearly 300 lives and injuries to many.

Soon after the initial shock, the Sri Lankan community in Canberra rallied around, to show solidarity to our beloved families, friends and countrymen against such acts of mindless terrorism. There were several events organised at churches, temples and mosques in Canberra where community leaders across the different religions and races united to condemn this act. The key theme was to demonstrate solidarity against mindless violence, carried out in the name of furthering hate and terrorist activities, and to spread the message 'united we stand against the forces that try to divide us'.

Following the events, ASLA in Canberra coordinated several efforts and events towards offering a helping hand to those affected in Sri Lanka:

- The day after the event, the President of ASLA and a committee member attended an interview conducted by ABC Breakfast News in Canberra to explain the situation in Sri Lanka and the efforts that Sri Lankans in Canberra would make to assist those affected.
- The film 'Udumbara' was screened at the Kambri theatre and the ASLA committee agreed to donate half the proceeds towards assisting our brethren back in Sri Lanka.
- ASLA sent messages of support to the Sri Lankan Government and Cardinal Malcolm Ranjith. A response was received from the Cardinal (see below).
- ASLA supported the Peace Vigil Ceremony and Fund Raiser for the Victims in Sri Lanka, organised by the Singha Sports Club, held at the World Peace Bell Centre in Canberra on the 16<sup>th</sup> June. A committee member from ASLA attended a second ABC News Breakfast Interview on the 16<sup>th</sup> June.
- ASLA members contacted clergy and representatives from the affected communities and identified potential victims to help. It was decided to assist children from affected families in the form of scholarships towards assisting with their education.
- Through the efforts of ASLA and the Singha Sports Club, an approximate sum of around Rs.1.4m has been collected to date. ASLA wishes to express its sincere thanks to those who coordinated these efforts and for their generous contributions.
- A Bank Account has been set up at the Hatton National Bank Negombo branch in Sri Lanka to which approximately a sum of Rs. 824,000/- has been deposited to date. ASLA expects to transfer the balance soon. The Negombo Lions Club has undertaken to assist with this project and will transfer the funds to victim families in a periodic manner as scheduled by ASLA and Singha sports club.
- The recipients of this assistance have been identified as school children whose parents were either killed or maimed by the bombs, and whose education has been affected. These children are from Katuwapitiya and Batticoloa areas.
- **Once again ASLA wishes to thank the Canberra Community** and other **donor groups** for their generosity towards this worthy cause.
- ASLA also extends its appreciation towards the Singha Sports and Recreational Club Incorporated for its unstinted support through campaigns that helped to raise approximately 60% of the funds for ASLA ACT Easter Sunday appeal.

**From:** "[absecretariat@sltnet.lk](mailto:absecretariat@sltnet.lk)" <[absecretariat@sltnet.lk](mailto:absecretariat@sltnet.lk)>  
**To:** "[weerasirip@yahoo.com](mailto:weerasirip@yahoo.com)" <[weerasirip@yahoo.com](mailto:weerasirip@yahoo.com)>  
**Cc:**  
**Sent:** Tue, 25 Jun 2019 at 16:43  
**Subject:** Thank you for your kindness

Dear Mr Perera

I am writing to acknowledge receipt of your kind letter of condolence and expression of solidarity at the terrible tragedy that struck our small Catholic community in Sri Lanka and wish to thank you very sincerely for the same.

I have been very busy due to the crisis that has developed in our lives lately. It is now that I have slowly started to read through my letters and emails. I am sorry that I could not acknowledge your letter earlier. I thank you and the members of the Canberra Australian Sri Lankan community for their kind concern and prayers We are still struggling in a very unsteady situation. Please do continue to pray for us.

I thank you most sincerely once again and wish you all and your families God's abundant blessings.

Yours devotedly in Christ


✠Malcolm Cardinal Ranjith

Archbishop of Colombo



### Fund Allocations to the Selected Victims

<b>1.Katuwapitiya (Negombo)</b>		Received information from Fr. Terrance Dodhi Negombo			
1	<b>Head of the family-Name</b>	<b>Monthly Instalment</b>	<b>Duration</b>	<b>Total Amount</b>	<b>Comments</b>
1	Receipient 1	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
2	Receipient 2	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
3	Receipient 3	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
4	Receipient 4	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
5	Receipient 5	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
6	Receipient 6	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
7	Receipient 7	Rs. 5,000.00	24 Months	Rs. 120,000.00	Scholarship
8	Receipient 8	Rs. 10,000.00	12 Months	Rs. 120,000.00	Scholarship
9	Receipient 9	Rs. 10,000.00	12 Months	Rs. 120,000.00	Scholarship
10	Receipient 10	Rs. 10,000.00	5 months	Rs. 50,000.00	Financial Support. Will review after 5 months
<b>Donation Amount to Negombo</b>				<b>Rs. 1,130,000.00</b>	




Batticaloa Money Distribution 2019 July



### 3. Money Distribution Percentage to Negombo & Batticaloa

(1) Donation Amount to Katuwapitya (Negombo)	Rs. 1,130,000.00	86.26%
(2) Donation Amount to Batticaloa	Rs. 180,000.00	13.74%
<b>Total Donation to Negombo &amp; Batticaloa</b>	<b>Rs. 1,310,000.00</b>	<b>100.00%</b>

Money Distribution Percentage



Please Note: The above figures are very much approximate to current schedule.

By ASLA Correspondent



# Canberra Lankan e-Journal Newsletter

## Feedback

### Feedback Form - Canberra Lankan

Please give us feedback by submitting this [form](#).

### *Disclaimer*

Canberra Lankan provides information within the following conditions:

1. Canberra Lankan does not endorse or recommend any product or service or facility advertised or mentioned on this site unless specifically indicated. In no event do we guarantee the product, service, or facility advertised or mentioned on this site unless specifically indicated.
2. The information and content of this site provided by Canberra Lankan does not necessarily represent the views held by Canberra Lankan, its editors or members of ASLA but writers or contributors.
3. By viewing pages contained on this site it is agreed to release and discharge Canberra Lankan from all liability which may arise, including liability in respect of defamatory material, on any database or linked website address and or software accessed from this site.
4. By accessing this site you agree to assume all risks associated with the use of the system, the site and the internet in general, including the risk to your computer, software or data being damaged by any virus which might be transmitted or activated by accessing this site in general.
5. The presence of copyrighted and other proprietary material without due credit or permission is neither malicious nor intentional. Canberra Lankan makes every effort to establish the bona fides of all material provided for publication, and accepts no responsibility where material provided by writers and contributors are submitted without due care to ascertain the copyright holder.
6. Copyright in general will remain the property of the author submitting the material, including text, photos, and other material of any type whatsoever. Copyright of the published magazine, remains the property of Canberra Lankan.
7. Canberra Lankan provides no guarantees whatsoever for websites linked to the Canberra Lankan site, including the truth, accuracy suitability or completeness of linked sites.
8. Canberra Lankan undertakes to provide judicious care in compiling and providing accurate information on this web site, but accepts no responsibility for errors, omissions, completeness, alterations or accuracy whatsoever.

